


254 வாட்டுப்பை - 8 வாட்டுப்பை
தொகுதி 254 - இல. 8
Volume 254 - No. 8

2017 அக்டோபர் 25 வாட்டுப்பை
2017 ஆகஸ்ட் 25, வெள்ளிக்கிழமை
Friday, 25th August, 2017



பார்லிமெண்டு விவாட்
(ஹந்ஸார்ட்)
பாராஞ்சமன்ற விவாதங்கள்
(ஹந்ஸார்ட்)

PARLIAMENTARY DEBATES
(HANSARD)

நில வார்தாவு
அதிகார அறிக்கை
OFFICIAL REPORT

(அயெங்கிட பிழை / பிழை திருத்தப்படாதது /Uncorrected)

அந்தரிக்கை பொது கருணை

நிலைமை:

கல்வி மற்றும் பள்ளிகள் போன்ற பகுதிகளை விடுதலை அனுமதி கொடுவது

பலாத் பாலன ஆயத்தை உதவுதலை அனுமதி கொடுவது

ஒவ்வொரு பாலன ஆயத்தை உதவுதலை அனுமதி கொடுவது

பிரதான உள்ளடக்கம்

அறிவிப்புகள் :

சபாநாயகரது சான்றுகள்

உள்ளூர் அதிகாரசபைகள் தேர்தல்கள் (திருத்தம்) சட்டமூலம் :

இரண்டாம், மூன்றாம் முறைகள் மதிப்பிடப்பட்டு, திருத்தப்பட்டவாறு நிறைவேற்றப்பட்டது

PRINCIPAL CONTENTS

ANNOUNCEMENTS:

Speaker's Certificate

LOCAL AUTHORITIES ELECTIONS (AMENDMENT) BILL :

Read a Second, and the Third time, and passed as amended

**පාර්ලිමේන්තුව
පාරාගුමණ්‍රහම
PARLIAMENT**

**2017 අගෝස්තු 25වන සිකුරාදා
2017 ජූනි 25, බෙංගලික්ස්මය
Friday, 25th August, 2017**

පූ.හ. 10.30ට පාර්ලිමේන්තුව රේ විය.

කරාතායකතුමා [ගරු කරු ජයසුරිය මහතා] ඉලාස්ථාරුස්ථ විය.
පාරාගුමණ්‍රහම මු.ප. 10.30 මණික්කුක් කුඩායතු.
සපානායකරු අවර්කන් [මාණ්‍යප්‍රාථමික කරු ජයසුරිය] තැබෙමය
වකිත්තරාකන්.

*The Parliament met at 10.30 a.m.,
MR. SPEAKER [THE HON. KARU JAYASURIYA] in the Chair.*

**නිවේදන
අற්ධවිප්පුක්කං
ANNOUNCEMENTS**

I

කරාතායකතුමාගේ සහතිකය

**සපානායකරතු සාණ්‍රුහර
SPEAKER'S CERTIFICATE**

**ගරු කරාතායකතුමා
(මාණ්‍යප්‍රාථමික සපානායකරු අවර්කන්)
(The Hon. Speaker)**

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුනුම
ව්‍යවස්ථාවේ 79 ව්‍යවස්ථාවේ විධිවිධාන ප්‍රකාරව, 2017 අගෝස්තු 24 වන දින ම'විසින් ලංකා ජර්මානු කාර්මික අභ්‍යාස ආයතනය
නමුත් පනත් කෙටුව්‍යුත්‍යෙහි සහතිකය සටහන් කරන ලද බව
දැනුම් දීමට කැමැත්තෙමි.

II

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභා රේ විම

**පාරාගුමණ්‍ර අව්‍යාප්‍රකාශක පර්‍රතිය ක්‍රුම්ක් කාට්ටම
MEETING OF COMMITTEE ON PARLIAMENTARY BUSINESSSS**

**ගරු කරාතායකතුමා
(මාණ්‍යප්‍රාථමික සපානායකරු අවර්කන්)
(The Hon. Speaker)**

පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රේ විමක් 2017
අගෝස්තු මස 25වන සිකුරාදා එනම්, අද දින අපර භාග 1.30ට
මාගේ නිල කාමරයේදී පැවැත්වීමට නියමිත බැවින්, එට පැමිණ
සහභාගි වන ලෙස ගරු සහික මත්තීවරුන් සියලු දෙනාවම
මෙයින් දැනුම් දීමට කැමැත්තෙමි.

**පෙන්සම්
මණුක්කං
PETITIONS**

**ගරු පායලි වම්පික රෙෂ්ට්‍රක් මහතා (මහානාගර හා
බස්නාහිර සංවර්ධන අමාත්‍යත්වමා)
(මාණ්‍යප්‍රාථමික පාට්ට්සි සංඛික රුජාවක්ක - මාන්කර මර්දුම් මෙවල
මාකාණ අපිවිරුත්ති අමෙස්සර්)
(The Hon. Patali Champika Ranawaka - Minister of
Megapolis and Western Development)**

**ගරු කරාතායකතුමා, ඉඩුල්ගස්දේශීය, මොරගොල්ල යන
ස්ථානයෙහි පදිංචි එන්.එම්. වත්දුසිරි බණ්ඩාර මහතාගෙන්
ලැබුණු පෙන්සමක් මම පිළිගන්වමි.**

**ගරු සුනිල් හඳුන්නෙන්ති මහතා
(මාණ්‍යප්‍රාථමික ක්‍රිඩ්‍රිල භූත්තුන්බෙනත්ති)
(The Hon. Sunil Handunnetti)**

**ගරු කරාතායකතුමා, මාලිමේබ, වෙනිඇකුල, රුජාවරු
ගම්මානය, අංක 247 ඩී දරන ස්ථානයෙහි පදිංචි
කේ.එම්.ඩී.එම්.අයි.ආර්.කේ. එකනායක මහතාගෙන් ලැබුණු
පෙන්සමක් මම පිළිගන්වමි.**

**ගරු පාලිත තෙවරජ්පෙරුම මහතා (අභ්‍යන්තර කටයුතු,
වියඹ සංවර්ධන හා පංස්කාතික කටයුතු නියෝජ්‍ය
අමාත්‍යත්වමා)**

**(මාණ්‍යප්‍රාථමික පාලිත තෙවරජ්පෙරුම - උංගක අව්‍යාප්‍රකාශකන්,
වත්මේල අපිවිරුත්ති මර්දුම් කලාසාරා අව්‍යාප්‍රකාශකන් පිරිති
අමෙස්සර්)**

**(The Hon. Palitha Tewarapperuma - Deputy Minister of
Internal Affairs, Wayamba Development and Cultural
Affairs)**

**ගරු කරාතායකතුමා, ගලුවත්ත, ආපිලිගොඩ, අංක 72 ඒ
දරන ස්ථානයෙහි පදිංචි ඒ.ඒ. උත්පල ගුණවර්ධන මහතාගෙන්
ලැබුණු පෙන්සමක් මම පිළිගන්වමි.**

**ගරු බිමල් රත්නායක මහතා
(මාණ්‍යප්‍රාථමික පිමල රත්නායක)**

(The Hon. Bimal Rathnayake)

ගරු කරාතායකතුමා, මැලිඩු, පරණ ගරභාපුර, අංක 121

**දරන ස්ථානයෙහි පදිංචි ඒ.ඒ.පී.පී.ස් සමරකේන් මහතාගෙන්
ලැබුණු පෙන්සමක් මම පිළිගන්වමි.**

**ගරු ජේ. ඩී. අලවතුවල මහතා
(මාණ්‍යප්‍රාථමික ජේ.ඩී. අලවත්තුවල)**

(The Hon. J.C. Alawathuwala)

**ගරු කරාතායකතුමා, මම ගල්ලමුව, පාලිකඩවල, ජාගම
යන ස්ථානයෙහි පදිංචි එස්. තසාර මහතාගෙන් ලැබුණු
පෙන්සමක් පිළිගන්වමි.**

**ඉදිරිපත් කරන ලද පෙන්සම මහජන පෙන්සම පිළිබඳ කාරක
සභාව පැවරිය යුතු යේ නියෝග කරන ලදී.**

**සමරපික්කප්පා මනුක්කං පොතුමුළුක ක්‍රුම්ක් කාට්ටක
කට්ටමායිප්පාප්පාතු.**

**Petitions ordered to be referred to the Committee on Public
Petitions.**

**ගරු කරාතායකතුමා
(මාණ්‍යප්‍රාථමික සපානායකරු අවර්කන්)**

(The Hon. Speaker)

**වාචික පිළිතුරු අපේක්ෂාවින් අද දින නායා පත්‍රයට ඇතුළත්
කර ඇති ප්‍රාග්ධන අද දින සලකා නොබැඳීමින්, එම ප්‍රාග්ධන වෙනත්**

[గර్వ కల్పానాయకత్వం]

ശാരിൽമെന്റ് ബോർഡ് പാരാഗ്രഫ് അമർഖ് Sittings of the Parliament

தரை கல்கிலீன் கிரிடூல் மகா (இஸ்த அபியாபதி ஹா
மகாவுமர்க அமாதநாமா சுஹ பார்லிமென்றுவே
சுஹாங்காங்காமா)

(The Hon. Lakshman Kiriella - Minister of Higher Education and Highways and Leader of the House of Parliament)
Sir, I move,

"That this Parliament at its rising this day do adjourn until 1.00 p.m. on Wednesday 06th September, 2017."

ஆண்ணை விடும்பொருள் கொடுக்கப்பட்டது. வினா விடுக்கப்பட்டது. எற்றுக்கொள்ளப்பட்டது. Question put, and agreed to.

ஏற்க கலாநாயகத்தும்
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
தீவிரமாக, மேற்கொண்டு விடுவது என்று நியமித்து
உத்திரவு.

පළාත් පාලන ආයතන ජන්ද විමසීම (සංයෝගීන) පනත් කෙටුවූ ප්‍රතිපත්ත - විවාදය කළේ තහන ලද ප්‍රශ්නය (2017 අගෝස්තු 24), අද දින නායුය පත්‍රයේ විෂය අක 2 පත්‍ර 3.

ගරු දිනේෂ ගුණවර්ධන මහතා
(මාண්ප්‍රමිකු තිබෙන් කුණවර්තන)
(The Hon. Dinesh Gunawardena)

நைசி சிலீயேய்.
எழுந்தார்.
rose.

கரூ கல்லூரியின் தலைவர்
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
கரூ இன்னேசீ ரூக்குவரத்தை மன்றத்தில் அறிவு வழங்கி விடுதலை.

ගරු දිනේෂ් ගුණවරධන මහතා
 (මාණ්‍යප්‍රජාත්‍යාමා තී. ඩිනේෂ් ගුණවර්ත්තන)
 (The Hon. Dinesh Gunawardena)

ගරු කාලෝනායකතුවත්ති, මේ අවස්ථාව ලබාදීම පිළිබඳව
 ඔබතුමාට ස්තූතිවත්ත් වෙනවා. ඉදිරිපත් කර තිබෙන මේ ජන්ද
 ක්‍රමයේ ඇති වැරදි රාජියක් ගැන සහ එහි භාෂිකර තත්ත්වයන්
 පිළිබඳව ඒකාබද්ධ ව්‍යුහක් යොමු කිරීමෙන් නිසා ප්‍රතිච්චිත
 ප්‍රතිච්චිත ප්‍රතිච්චිත ප්‍රතිච්චිත ප්‍රතිච්චිත ප්‍රතිච්චිත

මේ පනතට පක්ෂව ජන්දයක් පාවිච්ච කළ තොගුකි බව කනාගාපූලෙන් ප්‍රකාශ කරනවා. නමුත්, ජන්දය පැවැත්වීම සඳහා වූ හ්‍රියා මාර්ගයට මැතිවරණ කොමිසම සමඟ ස්වාධීනව -ස් කොමිසමට කටයුතු කිරීමට තිබෙන හැකියාවට- අපේ ඒකාබද්ධ විපක්ෂයේ මත්තී කණ්ඩායම සම්පූර්ණයෙන්ම කටයුතු කරන බව සඳහන් කරන්න කැමුතියි. අපේ යොෂනාව -ස-ඡෙයුදය- අප රජයට අවසාන අවස්ථාවේදින් දන්වා තිබෙනවා. ඒක තමයි, මොන පක්ෂයේ හිටියන් රජයේ සේවකයන් දහස් ගණනකගේ ජන්දයට ඉදිරිපත් විමෙ අධිකිය අහෝසි කරන්න කටයුතු කරන්න එපා කියන ඉල්ලීම්.

**பலாத் பாலன ஆயத்து திட்ட விமலீஸி மீ
(ஸங்கேதின) பகாத் கேள்விப்பத
உள்ளூர் அதிகாரசபைகள் தேர்தல்கள்
(திருத்தம்) சட்டமூலம்**
**LOCAL AUTHORITIES ELECTIONS (AMENDMENT)
BILL**

கல்லூரிகள் முன்வரத்தின் பல்லவர்கள் நியோதிய கிளிவன் எடுத்து

ରୀତ ଅନୁଲ ପ୍ରକଳ୍ପରେ [2017 ଫେବୃଆରୀ 24]
'ଅନନ୍ତ' କେବୁମିଶେ ଦୂରେ ଦେ ବିନା ଵିର କଣ୍ଯାଲୀଙ୍କ ପ୍ରକଳ୍ପ ଯ" [ଗର୍ଜ ଅଧିକାରୀ
ମ୍ରିଣନ୍ତୁ ଲହନା]
ବ୍ୟାଙ୍ଗନ ପ୍ରକଳ୍ପରେ ବ୍ୟାଙ୍ଗନ ଲୈ

இந்திலைக்கப்பட்ட விவாதம் மீளத் தொடங்குதற்கான கட்டளை வாசிக்கப்பட்டது.
 சம்பந்தப்பட்ட வினா - [2017 ஒகஸ்ட் 24]
 "சட்டமூலம் இப்பொழுது இரண்டாம்முறை மதிப்பிடப் படுமாக" [மாண்புமிகு பைசர் முஸ்தபா]
 வினா மீண்டும் ஏதுக்கியம்பப்பட்டது.

Order read for resuming Adjourned Debate on Question - [24th August , 2017]
"That the Bill be now read a Second time".- [The Hon. Faiszer Mustapha]

*Question put, and agreed to.
Bill accordingly read a Second time.*

මකු පලුවන යෝජනාව සහා සම්මත විය..

"පන්නු කෙටුම්පන පූරීණ පාර්ලිමේන්තු කාරක සභාවකට පැවරිය යුතු ය." - [ගරු ගයිසර් මිස්ත්‍රෑපා මහතා]

தீர்மானிக்கப்பட்டது.

"சட்டமுல்ல முழுப் பாரானுமன்றக் குழுவுக்குச் சாட்டப் படுமாக" [மாண்புமிகு பைசர் முஸ்தபா]

Resolved:

"That the Bill be referred to a Committee of the whole Parliament."
- [The Hon. Faiszer Mustapha]

කාරක සභාලවලිදී සලකා බලන ලදී.
 [ගරු කළානායකනුමා මූලසභාරුඩ් එය.]
 කුමුඩිල් ආරායප්පට්තා.
 [මාණ්‍යුමිශ්‍ය සාපානායකර් අවර්කන් තෙවෙමෙම වකිත්තාර්කන්.]
Considered in Committee.
 /MR. SPEAKER in the Chair.]

1 වන වගන්තිය පහත් කෙටුම්පතෙහි කොටසක් නැවේයට තීවිය
 අනුයයි නියෝග කරන ලදී.
 1 ඇම බාසකම් ස්ථාපුවත්තින් පක්තියාක තීරුක්කවෙනු මෙනක
 කුටුම්සායිට්ප්පට්තා.
Clause 1 ordered to stand part of the Bill.

2 වන වගන්තිය.- (262 වන අධිකාරයේ 12 වන වගන්තිය සංශෝධනය කිරීම.)

බාසකම් 2.- (262 ඇම අත්තියායත්තින් 12 ඇම
 පිරිවෙත් තීරුත්තාත්ල.)
 CLAUSE 2.- (Amendment of section 12 of chapter 262.)

ගරු වාසුදේව නානායක්කාර මහතා
 (මාණ්‍යුමිශ්‍ය බාසක්තේව තානායකකාර)
 (The Hon. Vasudeva Nanayakkara)

ගරු සභාපතිතම්ති, මා පහත සඳහන් සංශෝධනය ඉදිරිපත් කරනවා:

"යම් ජන්ද ප්‍රදේශයක මූල ජන්ද ප්‍රදේශයටම හේ කොට්ඨාස එකකට
 හේ කිහිපයකට අභ්‍යන්තරයින් ඉදිරිපත් කළ හැකිය. ඔවුන් හැමට නමක්
 හා අංශකයක් ලබා දීම මතින් එක් එක් කොට්ඨාස සඳහා අනන්තතාව ලබා
 දිය යුතුය.

ජන්දය ගණන් කිරීමේදී සරල තුමයකට ජය පරාජය තීරණය විය
 යුතුය.

කොට්ඨාසවලින් නොනේරුණ කුඩා පක්ෂ සඳහා අනුපාතික
 ප්‍රමාණයක් නිමි විය යුතුය."

ගරු සභාපතිතමා
 (මාණ්‍යුමිශ්‍ය ත්‍යිසාලර් අවර්කන්)
 (The Hon. Chairman)

ගරු අමාත්‍යතුමා සංශෝධනය පිළිගන්නවාද?

ගරු ගැසියර මූල්‍යතාපා මහතා (පලාත් සභා හා පලාත් පාලන
 අමාත්‍යතුමා)
 (මාණ්‍යුමිශ්‍ය බාසක්තේව මාකාණ සංඛ්‍යාත මත්ත්‍රුම්
 මුදලුරාංචි අමෙස්සර්)
 (The Hon. Faiszer Mustapha - Minister of Provincial
 Councils and Local Government)
 පිළිගන්නේ නැහැ.

සංශෝධනය පිළිගන යුතුය නෙ ප්‍රශ්නය මිස්න ලදී, සියුම් විය.

තීරුත්තම විද්‍යුත්කප්පට්තු නිරාකරිකකප්පට්තා.
 Amendment put, and negated.

2 වන වගන්තිය පහත් කෙටුම්පතෙහි කොටසක් නැවේයට තීවිය
 අනුයයි නියෝග කරන ලදී.
 1 ඇම බාසකම් ස්ථාපුවත්තින් පක්තියාක තීරුක්කවෙනු මෙනක
 කුටුම්සායිට්ප්පට්තා.
Clause 2 ordered to stand part of the Bill.

3 වන වගන්තිය පහත් කෙටුම්පතෙහි කොටසක් නැවේයට තීවිය
 අනුයයි නියෝග කරන ලදී.
 1 ඇම බාසකම් ස්ථාපුවත්තින් පක්තියාක තීරුක්කවෙනු මෙනක
 කුටුම්සායිට්ප්පට්තා.
Clause 3 ordered to stand part of the Bill.

4 වන වගන්තිය.- (ප්‍රධාන ප්‍රභූත්තියේ 28 වන වගන්තිය සංශෝධනය කිරීම.)

බාසකම් 4.- (මුත්‍යමෙමක ස්ථාවාකකත්තින් 28 ඇම
 පිරිවෙත් තීරුත්තාත්ල.)
 CLAUSE 4.- (Amendment of section 28 of the principal enactment.)

ගරු ගැසියර මූල්‍යතාපා මහතා
 (මාණ්‍යුමිශ්‍ය බාසක්තේව මූල්‍යතාපා)
 (The Hon. Faiszer Mustapha)

Sir, I move,

"In page 2, immediately after line 13, insert:

(2) in subsection (2) of that section by the repeal of the words
 commencing from 'Any recognized political party' and ending
 with the words 'setting out the names:-', and the substitution
 therefor of the following:-

'Any recognized political party or independent group shall, for
 the purpose of election as members of any local authority,
 submit two nomination papers in respect of all wards of such
 local authority. The nomination papers submitted by every
 recognized political party or independent group in respect of all
 wards of any local authority shall consist of the number of
 candidates of whom not less than ten *per centum* of the total
 number of members to be elected in the first nomination paper,
 and not less than fifty *per centum* of the total number of
 candidates to be returned in the additional nomination paper
 shall be women candidates for the purpose of election as
 members of such local authority, substantially in the Forms set
 out in the First Schedule, setting out the names-'.

(3) by the repeal of paragraph (a) of subsection (2) and the
 substitution therefor of the following:-

'(a) of candidates being nominated in respect of each ward of
 that Local Authority which number shall be equivalent to sixty
per centum of the total number of members of that Local
 Authority:

Provided that where the number constituting sixty *per centum*
 referred to in this paragraph is an integer and fraction, the
 integer shall be deemed to be the number which shall constitute
 sixty *per centum*, for the purpose of this paragraph.

(4) in paragraph (b) of subsection (2) by the repeal of the words
 starting from 'persons as is equivalent to thirty *per centum* of
 the total number of persons' and ending with the words 'shall be
 appointed', of the words 'persons to be nominated as
 candidates to be returned as is equivalent to forty *per centum* of
 the total numbers of members of the local authority plus three
 additional persons:';

(5) in the proviso to paragraph (b) of subsection (2) by the
 substitution for the words 'thirty *per centum*', of the words
 'forty *per centum*';

(6) by the repeal of subsection (2A) of that section and the
 substitution therefor of the following :-

'(2A) The Commissioner shall by notice published in the
 gazette, specify the minimum number of women candidates as
 specified in subsection (2) to be nominated in the First
 Nomination Paper and the Additional Nomination Paper in
 respect of all wards of each Local Authority. Where the total
 number of women candidates to be nominated is such that not
 less than ten *per centum* of the total number of members to be
 elected in the First Nomination Paper and not less than fifty *per
 centum* of the number of candidates to be returned in the
 Additional Nomination Paper would be an integer and fraction,
 the integer shall be deemed to be the number required for the
 purposes of this section.';

(7) leave out all words in lines 19 to 21 (both inclusive) and insert:
 'by the' ";

(8) leave out all words in line 32 and insert: 'may consist of youth;
 and' ".

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
(මාණ්‍යුමික තීගෝණ් කුණාවර්තනා)
(The Hon. Dinesh Gunawardena)
Hon. Minister, I just need a clarification.

ගරු සභාපතිතමා
(මාණ්‍යුමික තබිසාල් අවර්කන්)
(The Hon. Chairman)
ගරු දිනේෂ් ගුණවර්ධන මහතා.

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
(මාණ්‍යුමික තීගෝණ් කුණාවර්තනා)
(The Hon. Dinesh Gunawardena)
ගරු ඇමතිතමති, මෙම පනතේ තරුණයන්ට තිබෙන සියලුට
35 ඉවත් කරනවද, නැදීද?

ගරු ගයිසර් මූස්තාපා මහතා
(මාණ්‍යුමික පෙසර් මුස්තපා)
(The Hon. Faiszer Mustapha)
We have removed the mandatory requirement of 30 per cent.

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
(මාණ්‍යුමික තීගෝණ් කුණාවර්තනා)
(The Hon. Dinesh Gunawardena)
Are you going to delete that section?

ගරු ගයිසර් මූස්තාපා මහතා
(මාණ්‍යුමික පෙසර් මුස්තපා)
(The Hon. Faiszer Mustapha)
Yes, we are deleting that.

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
(මාණ්‍යුමික තීගෝණ් කුණාවර්තනා)
(The Hon. Dinesh Gunawardena)
Why are you depriving the "තරුණය" of that right?

ගරු ගයිසර් මූස්තාපා මහතා
(මාණ්‍යුමික පෙසර් මුස්තපා)
(The Hon. Faiszer Mustapha)
That is a decision taken by the Government.-
[*Interruption.*]

ගරු ලක්ෂ්මන් කිරිඥැල්ල මහතා
(මාණ්‍යුමික එක්ස්‌මැන් කිරිඥැල්ල)
(The Hon. Lakshman Kiriella)

නැඳී සිටිලදේය.
සුදුන්තාර්.
rose.

ගරු සභාපතිතමා
(මාණ්‍යුමික තබිසාල් අවර්කන්)
(The Hon. Chairman)
ගරු සභාපතිතමා.

ගරු ලක්ෂ්මන් කිරිඥැල්ල මහතා
(මාණ්‍යුමික එක්ස්‌මැන් කිරිඥැල්ල)
(The Hon. Lakshman Kiriella)
Sir, shall we suspend the Sitting for 10 minutes? -
[*Interruption.*]

ගරු සභාපතිතමා
(මාණ්‍යුමික තබිසාල් අවර්කන්)
(The Hon. Chairman)
I will suspend the Committee after finishing with the Amendments to Clause 4.

ගරු ලක්ෂ්මන් කිරිඥැල්ල මහතා
(මාණ්‍යුමික එක්ස්‌මැන් කිරිඥැල්ල)
(The Hon. Lakshman Kiriella)
No, Sir, immediately.

ගරු සභාපතිතමා
(මාණ්‍යුමික තබිසාල් අවර්කන්)
(The Hon. Chairman)
Okay. Now, the House resumes.

ඊ අනුකූලව පාර්ලිමේන්තුව එක්ස්‌සේ විය.
අත්‍යාපිත පාරානාමුන්තම් මීටුරුම් කාඩ්‍යතා.
Accordingly, Parliament resumed.

ගරු කළානායකතුමා
(මාණ්‍යුමික සපානායකර් අවර්කන්)
(The Hon. Speaker)
Order, please! The Sittings is suspended for a few minutes.

ගරු ලක්ෂ්මන් කිරිඥැල්ල මහතා
(මාණ්‍යුමික එක්ස්‌මැන් කිරිඥැල්ල)
(The Hon. Lakshman Kiriella)
Hon. Speaker, a suspension is not necessary now. We just got the Amendments. Therefore, we may proceed with the Committee Stage.

ගරු කළානායකතුමා
(මාණ්‍යුමික සපානායකර් අවර්කන්)
(The Hon. Speaker)
Do you have all the Amendments?

ගරු ලක්ෂ්මන් කිරිඥැල්ල මහතා
(මාණ්‍යුමික එක්ස්‌මැන් කිරිඥැල්ල)
(The Hon. Lakshman Kiriella)
Yes. Therefore, we may proceed with the Committee Stage. - [*Interruption.*]

ගරු කළානායකතුමා
(මාණ්‍යුමික සපානායකර් අවර්කන්)
(The Hon. Speaker)
Okay. The House goes into Committee again.

කාරක සභාපතිත තවදරවත් සලකා බලන ලදී - [ගරු කළානායකතුමා මූල්‍යනාර්ථ විය]
කුම්බිල් මෙවුම් ආරායප්පට්තා. - [මාණ්‍යුමික සපානායකර් අවර්කන් තෙවෙම වකින්තරාකර්කන්]
Considered further in Committee. - [THE HON. SPEAKER in the Chair.]

ගරු සභාපතිතමා
(මාණ්‍යුමික තබිසාල් අවර්කන්)
(The Hon. Chairman)
Hon. Minister, please move the rest of the Amendments to Clause 4.

ගරු ගයිසර් මූස්තාපා මහතා
(මාණ්‍යුමික පෙසර් මුස්තපා)
(The Hon. Faiszer Mustapha)
Okay, Sir. I move,

"In Page 3, leave out all words in lines 1 to 15 (both inclusive)."

"In Page 3, leave out all words in lines 12 to 15."

සංයේදන පිළිගත යුතුය යන ප්‍රශ්නය විමසන ලදීන්, සහ සම්මත තීය.
තිරුත්තක්කන් බිඳුක්කපෑල් උත්තුක්කොස්සපෑට්තා.
Amendments put, and agreed to.

4 වන වගන්තිය, සංයේදනයකාරයෙන්, පහත කෙටුවීමෙන් කොටසක් නිවැරදි තිබේ
4 ඇම බාසකම් තිරුත්තපෑල්තාවාරු සංශෝධන ප්‍රතියාක
ථිරුක්කවෙනුමේන් කාලීනයිටපෑට්තා.
Clause 4, as amended, ordered to stand part of the Bill.

ගරු සභාපතිතමා
(මාණ්‍යුම්පිත තවිචාරක් අවර්කන්)
(The Hon. Chairman)
5 වන වගන්තිය. එම වගන්තියට සංයේදන ඉදිරිපත් කිරීම,
ගරු අමාත්‍යතුමා.

5 වන වගන්තිය.- (ප්‍රධාන ප්‍රජාපතියේ 29 වන
වගන්තිය සංයේදනය කිරීම.)
බාසකම් 5.- (මුත්‍රණයෙක් සංශෝධනය ප්‍රතිඵල ප්‍රතිඵල ප්‍රතිඵල ප්‍රතිඵල)
CLAUSE 5. - (Amendment of section 29 of the principal enactment)

ගරු වාසුදේව නානායක්කාර මහතා
(මාණ්‍යුම්පිත බාසක්තේව නානායක්කාර)
(The Hon. Vasudeva Nanayakkara)

නැඟි පිටියේය.
සුදුන්තාර.
rose.

ගරු සභාපතිතමා
(මාණ්‍යුම්පිත තවිචාරක් අවර්කන්)
(The Hon. Chairman)
ගරු වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමා.

ගරු වාසුදේව නානායක්කාර මහතා
(මාණ්‍යුම්පිත බාසක්තේව නානායක්කාර)
(The Hon. Vasudeva Nanayakkara)
ගරු සභාපතිතමා, පස්වැනි වගන්තියට සංයේදනයක් ඉදිරිපත් කරන්න තිබෙනවා, ඇපය පිළිබඳව. ඒ සංයේදනය ගරු ඇමත්‍රාමාගේ සංයේදනයට කළින් ඉදිරිපත් කළ යුතුයි.

ගරු සභාපතිතමා
(මාණ්‍යුම්පිත තවිචාරක් අවර්කන්)
(The Hon. Chairman)
නැඟි, නැඟි. I will give you the opportunity later.
Always, the Hon. Minister gets precedence.

ගරු ගයිසර මූස්තාපා මහතා
(මාණ්‍යුම්පිත පෙසර් මූස්තාපා)
(The Hon. Faiszer Mustapha)
Sir, I move,

"In page 4, leave out all words in line 4 and insert:
'one thousand five hundred rupees in respect of'".

සංයේදනය පිළිගත යුතුය යන ප්‍රශ්නය විමසන ලදීන්, සහ
සම්මත තීය.
තිරුත්තම් බිඳුක්කපෑල් උත්තුක්කොස්සපෑට්තා.
Amendment put, and agreed to.

ගරු සභාපතිතමා
(මාණ්‍යුම්පිත තවිචාරක් අවර්කන්)
(The Hon. Chairman)
ගරු වාසුදේව නානායක්කාර මන්ත්‍රීතුමා. දැන් බබතුමාගේ අවස්ථාව.

ගරු වාසුදේව නානායක්කාර මහතා
(මාණ්‍යුම්පිත බාසක්තේව නානායක්කාර)
(The Hon. Vasudeva Nanayakkara)
ගරු සභාපතිතමා, 5 වන වගන්තියට මා පහත සඳහන් සංයේදනය ඉදිරිපත් කරනවා:

"5 වන වගන්තියේ දක්වා ඇති වගන්ති වෙනුවට පහත සඳහන් වගන්ති ආදේශ කිරීමෙන් මෙසේ මූල්‍ය විසින් සංයේදනය විය යුතුය. ඒ අනුව ප්‍රධාන ප්‍රජාපතියේ 29 වගන්තිය මෙසේ සංයේදනය කළ යුතුය:

- (අ) යම් පිළිගත් දේපාලන පක්ෂයක් විසින් නාම යෝජනා කරනු ලැබූ එක් අලේක්ෂකයෙකු වෙනුවෙන් සහ යම් අමතර තැනැත්තෙනු සම්බන්ධයෙන් තැන්පත් කළ යුතු මූල්‍ය 5,000 සිට රුපියල් 250 දක්වා ඇති කළ යුතුය;
- (ආ) යම් ස්වාධීන කණ්ඩායමක් විසින් නාම යෝජනා කරනු ලැබූ එක් අලේක්ෂකයෙකු වෙනුවෙන් සහ යම් අමතර තැනැත්තෙනු සම්බන්ධයෙන් තැන්පත් කළ යුතු මූල්‍ය රුපියල් විසින්දහසේ සිට රුපියල් 500 දක්වා ඇති කළ යුතුය; සහ
- (ඇ) ස්වාධීන කණ්ඩායමක් ලකින් නාම යෝජනා කරනු ලැබූ එක් අලේක්ෂකයෙකු වෙනුවෙන් සහ යම් අමතර තැනැත්තෙනු සම්බන්ධයෙන් තැන්පත් කළ යුතු මූල්‍ය රුපියල් විසින්දහසේ සිට රුපියල් පැන්සියය දක්වා ඇති කළ යුතුය.

නැතහැර එක් එක් අලේක්ෂකයෙකු වෙනුවෙන් පැන්සියක අනුව හොටු ජන්ද විමසන සභාපන ලැයිස්තුවක කුමා අලේක්ෂක සංඛ්‍යාවක් සිටියන් පෙනුදෙවා පිළිගත් දේපාලන පක්ෂයක් සඳහා රුපියල් 1,000ක්ද, ස්වාධීන කණ්ඩායමක් සඳහා රුපියල් 2,500ක්ද ලෙස තැන්පත් කළ යුතු මූල්‍ය සංයේදනය විය යුතුය! "

ගරු සභාපතිතමා
(මාණ්‍යුම්පිත තවිචාරක් අවර්කන්)
(The Hon. Chairman)
ගරු ඇමත්‍රාමා එම යෝජනාව පිළිගන්නවාද?

ගරු ගයිසර මූස්තාපා මහතා
(මාණ්‍යුම්පිත පෙසර් මූස්තාපා)
(The Hon. Faiszer Mustapha)
නැඟි.

ගරු සභාපතිතමා
(මාණ්‍යුම්පිත තවිචාරක් අවර්කන්)
(The Hon. Chairman)
හොඳයි.

සංයේදනය පිළිගත යුතුය යන ප්‍රශ්නය විමසන ලදීන්, නියුත්ව තීය.
තිරුත්තම් බිඳුක්කපෑල් උත්තුක්කොස්සපෑට්තා.
Amendment put, and negated.

ගරු සභාපතිතමා
(මාණ්‍යුම්පිත තවිචාරක් අවර්කන්)
(The Hon. Chairman)
ර්ලැහැටු, ගරු අනුර දිසානායක මන්ත්‍රීතුමා.

ගරු ලක්ෂ්මන් කිරිඥල්ල මහතා
(මාණ්‍යුම්පිත එක්ස්මන් කිරිඥල්ල)
(The Hon. Lakshman Kiriella)

නැඟි පිටියේය.
සුදුන්තාර.
rose.

ගරු සභාපතිතමා
(මාණ්‍යුමික තබිසාර් අවර්කන්)
(The Hon. Chairman)
Yes, Hon. Leader of the House?

ගරු ලක්ෂ්මන් කිරිඳීල් මහතා
(මාණ්‍යුමික එක්ස්මන් කිරිඳීල්)
(The Hon. Lakshman Kiriella)
Sir, I propose that the Committee be suspended for ten minutes.

ගරු සභාපතිතමා
(මාණ්‍යුමික තබිසාර් අවර්කන්)
(The Hon. Chairman)
Again? But, why do we not continue with the Committee Stage?

ගරු ලක්ෂ්මන් කිරිඳීල් මහතා
(මාණ්‍යුමික එක්ස්මන් කිරිඳීල්)
(The Hon. Lakshman Kiriella)
Please, suspend the Committee for ten minutes, Sir. - [Interruption.]

ගරු සභාපතිතමා
(මාණ්‍යුමික තබිසාර් අවර්කන්)
(The Hon. Chairman)
Okay. The House resumes.

ඊට අනුකූලව පාර්ලිමේන්තුව එක්ස්ස් විය,
අත්‍යන්තර පාරානාම්‍රම මේනුග්‍රීම් කුඩායතු.
Accordingly, Parliament resumed.

ගරු කළානායකතුමා
(මාණ්‍යුමික සපානායකර් අවර්කන්)
(The Hon. Speaker)
The Sitting is suspended for ten minutes.

රස්ට්‍රිම ඊට අනුකූලව නාවකාලීකව අන් තෙවෙන උදින්, ප්‍ර.හා.
11.10 භැවිත පැවත්වන උදින්

අත්‍යන්තර, අමර්ව මු.ප. 11.10 මහි බවරා තීටෙන්ත්‍රුත්තප්පත් මේනුග්‍රීම් තොටැකිර්තුව.

Sitting accordingly suspended till 11.10 a.m. and then resumed.

කාරක සභාවේතිදී තවදුරටත් සලකා බලන උදි -
[ගරු කළානායකතුමා මූල්‍යනායුඩ් විය.]
කුමුඩි මෙහෙයුම් ආරායප්පත්තු.
[සපානායකර් අවර්කන් තෙවෙනය බැංත්තාර්කන්.]
Considered further in Committee.
[MR. SPEAKER in the Chair.]

ගරු සභාපතිතමා
(මාණ්‍යුමික තබිසාර් අවර්කන්)
(The Hon. Chairman)
5 වන වගන්තිය සංශෝධන ඉදිරිපත් කිරීම, ගරු අනුර දිසානායක මහතා.

ගරු අනුර දිසානායක මහතා
(මාණ්‍යුමික අනුර තිලානායකක)
(The Hon. Anura Dissanayake)
ගරු කළානායකතුමානී, මා විසින් ඉදිරිපත් කරන ලද සංශෝධනය ගරු ඇමතිතමාගේ සංශෝධනවලට ඇතුළත් වෙලා නිබෙන නිසා මම ඒ සංශෝධනය ඉදිරිපත් කරන්නේ නැඟැ.

5 වන වගන්තිය, සංශෝධනාකාරයෙන්, පහන් කෙටුම්පනෙහි කොටසක් තැවියට නිවේදි යුතුයයි නියෝග කරන උදි.

5 ඇම බාසකම තීරුත්තප්පත්තවාතු ස්ථාපුවත්තින් පැවතියාක පැවතියාක මෙන්තුමෙනක් ක්‍රියාව්‍යාප්ත්තාතු.

Clause 5, as amended, ordered to stand part of the Bill.

6 වන වගන්තිය පහන් කෙටුම්පනෙහි කොටසක් තැවියට නිවේදි යුතු යියෙන් කරන උදි.

6 ඇම බාසකම ස්ථාපුවත්තින් පැවතියාක පැවතියාක පැවතියාක මෙන්තුමෙනක් ක්‍රියාව්‍යාප්ත්තාතු.

Clauses 6 ordered to stand part of the Bill.

7 වන වගන්තිය.- (ප්‍රධාන ප්‍රභූත්තියේ 31 වන වගන්තිය සංශෝධනය කිරීම.)

බාසකම 7.- (මුතන්මෙමස් ස්ථාවාකකත්තින් 31 ඇම පිරිවෙත් තීරුත්තාත්ල්.)

CLAUSE 7. - (Amendment of section 31 of the principal enactment.)

ගරු ගයිසර මූස්ත්‍යාපා මහතා
(මාණ්‍යුමික පෙසර් මූස්ත්‍යාපා)
(The Hon. Faiszer Mustapha)
I move,

"in page 4, leave out all words in lines 22 to 49 (both inclusive) and insert:

'Amendment of
section 31 of the
principal
enactment

7. Section 31 of the principal enactment is
hereby amended as follows:-

(1) in paragraph (e) of subsection (1) by
the substitution for the words
"subsection (5) of section 28." of
the words "subsection (5) of section
28; and",

(2) by the addition immediately after
paragraph (e) of that subsection of the
following new paragraph;-

"(f) that does not contain the total number of
women candidates as required to be
nominated under subsection (2A) of
section 28 of this Ordinance.'

සංශෝධනය පිළිගන යුතුය යන ප්‍රශ්නය විමසන උදින්, සහ
සම්මත විය.

තීරුත්තම බිඹුකප්පත් තීරුත්තකොස්සප්පත්තාතු.

Amendment put, and agreed to.

7 වන වගන්තිය, සංශෝධනාකාරයෙන්, පහන් කෙටුම්පනෙහි කොටසක් තැවියට නිවේදි යුතුයයි නියෝග කරන උදි.

7 ඇම බාසකම තීරුත්තප්පත්තවාතු ස්ථාපුවත්තින් පැවතියාක පැවතියාක මෙන්තුමෙනක් ක්‍රියාව්‍යාප්ත්තාතු.

Clause 7, as amended, ordered to stand part of the Bill.

8 වන වගන්තිය. - (ප්‍රධාන ප්‍රභූත්තියේ 36 වන වගන්තිය සංශෝධනය කිරීම.)

බාසකම 8.- (මුතන්මෙමස් ස්ථාවාකකත්තින් 36 ඇම පිරිවෙත් තීරුත්තාත්ල්.)

CLAUSE 8. - (Amendment of section 36 of the principal enactment.)

ගරු ගයිසර මූස්ත්‍යාපා මහතා
(මාණ්‍යුමික පෙසර් මූස්ත්‍යාපා)
(The Hon. Faiszer Mustapha)
I move,

"In page 5, leave out all words in lines 1 to 13."

සංයේධනය පිළිගන යුතුය යන ප්‍රශ්නය විමසන ලදීන්, සහ සම්මත තීය.

තිරුත්තම් විශ්වක්‍රාමය කොට්ඨාපනයෙන් පෙන්වනු ලදී.

Amendment put, and agreed to.

8වන වගන්තිය, සංයේධනාකාරයෙන්, පනත් කෙටුම්පනහි කොටසක් නැවැටුව තිබේ යුතුයයි නියෝග කරන ලදී.

8ඇ ම බාසකම් තිරුත්තම්පන්තාවාරු සංශෝධනයෙන් පැවතියාක තිරුක්ක බෙවනු ලැබේයි මෙයක් කාලීනයිත්පන්තාවාරු.

Clause 8, as amended, ordered to stand part of the Bill.

9 සිට 15 නෙක් වගන්ති පනත් කෙටුම්පනහි කොටසක් නැවැටුව තිබේ යුතු යයි නියෝග කරන ලදී.

9ඇ ම බාසකම් තිරුත්තම්පන්තාවාරු 15ඇ ම බාසකම් වරා සංශෝධනයෙන් පැවතියාක තිරුක්ක බෙවනු ලැබේයි මෙයක් කාලීනයිත්පන්තාවාරු.

Clauses 9 to 15 ordered to stand part of the Bill.

ගරු දිනේෂ් ඉංජ්වර්ධන මහතා

(මාණ්ඩුමිශ්‍ර ත්‍රිතොස් ක්‍රිස්ත්‍රියාන්) (The Hon. Dinesh Gunawardena)

නැති පිටියේය.

සුදුන්තාර.

rose.

ගරු සහාපතිතුමා

(මාණ්ඩුමිශ්‍ර ත්‍රිතොස් ආචාර්යාන්) (The Hon. Chairman)

Hon. Dinesh Gunawardena.

ගරු දිනේෂ් ඉංජ්වර්ධන මහතා

(මාණ්ඩුමිශ්‍ර ත්‍රිතොස් ක්‍රිස්ත්‍රියාන්) (The Hon. Dinesh Gunawardena)

ගරු කාලීනයිත්පන්තාවාරු මහතා, අපි භාර දුන්තු සංයේධනයක් තිබෙනවා.

ගරු සහාපතිතුමා

(මාණ්ඩුමිශ්‍ර ත්‍රිතොස් ආචාර්යාන්)

(The Hon. Chairman)

එක නව වගන්තියක් වශයෙන් ඇතුළත් කරලා තිබෙනවා. අවසානයේදී එක ගන්නවා.

ගරු දිනේෂ් ඉංජ්වර්ධන මහතා

(මාණ්ඩුමිශ්‍ර ත්‍රිතොස් ක්‍රිස්ත්‍රියාන්) (The Hon. Dinesh Gunawardena)

අපගේ ඉල්ලීම පරිදි නව වගන්තියක් විධියට ඉදිරිපත් කිරීමට අවස්ථාව දෙනවා?

ගරු සහාපතිතුමා

(මාණ්ඩුමිශ්‍ර ත්‍රිතොස් ආචාර්යාන්)

(The Hon. Chairman)

අද උදේ එකඟ වෙශ්‍රීම පරිදි එක ඇතුළත් කරලා තිබෙනවා.

16 වන වගන්තිය.- (ප්‍රධාන ප්‍රභූජ්‍යතියේ 59අ වන වගන්තිය සංයේධනය කිරීම.)

බාසකම් 16.- (මුතන්මෙමස් සංශාධාකකත්තින් 59අ නැතුම් පිරිවෙත් තිරුත්තුත්වා.)

CLAUSE 16. - (Amendment of section 59A of the principal enactment.)

ගරු ගයිසර් මූස්තාපා මහතා

(මාණ්ඩුමිශ්‍ර ත්‍රිතොස් ආචාර්යාන්)

(The Hon. Faiszer Mustapha)

I move,

(1) "In page 7, immediately after line 2, insert:

'(1) in subsection (1) of that section by the substitution for the words "The counting of votes in each polling station shall take place" of the words "Where there are more than one polling station for counting votes, in each division, the counting of votes in each such polling station shall take place as decided by the relevant returning officer.'"

(2) "In page 7, leave out all words in line 3 and insert:

'(2) in subsection (2) of that section, by the substitution for the words,'"

සංයේධන පිළිගන යුතුය යන ප්‍රශ්නය විමසන ලදීන්, සහ සම්මත තීය.

තිරුත්තම්කම් විශ්වක්‍රාමය කොට්ඨාපනයෙන් පැවතියාක තිරුක්ක බෙවනු ලැබේයි මෙයක් කාලීනයිත්පන්තාවාරු.

Amendments put, and agreed to.

16වන වගන්තිය, සංයේධනාකාරයෙන්, පනත් කෙටුම්පනහි කොටසක් නැවැටුව තිබේ යුතුයයි නියෝග කරන ලදී.

16ඇ ම බාසකම් තිරුත්තම්පන්තාවාරු සංශෘධාවත්තින් පැවතියාක තිරුක්ක බෙවනු ලැබේයි මෙයක් කාලීනයිත්පන්තාවාරු.

Clause 16, as amended, ordered to stand part of the Bill.

17 සිට 20 නෙක් වගන්ති පනත් කෙටුම්පනහි කොටසක් නැවැටුව තිබේ යුතු යයි නියෝග කරන ලදී.

17ඇ ම බාසකම් තිරුත්තම්පන්තාවාරු 20ඇ ම බාසකම් වරා සංශෘධාවත්තින් පැවතියාක තිරුක්ක බෙවනු ලැබේයි මෙයක් කාලීනයිත්පන්තාවාරු.

Clauses 17 to 20 ordered to stand part of the Bill.

21 වන වගන්තිය.- (ප්‍රධාන ප්‍රභූජ්‍යතියේ 65අ වන වගන්තිය සංයේධනය කිරීම.)

බාසකම් 21.- (මුතන්මෙමස් සංශාධාකකත්තින් 65ඇ නැතුම් පිරිවෙත් තිරුත්තුත්වා.)

CLAUSE 21. - (Amendment of section 65B of the principal enactment.)

ගරු ගයිසර් මූස්තාපා මහතා

(මාණ්ඩුමිශ්‍ර ත්‍රිතොස් ආචාර්යාන්)

(The Hon. Faiszer Mustapha)

Sir, I move,

"In page 9, leave out all words in lines 1 to 5 (both inclusive) and insert:

'Amendment of section 65B of the principal enactment is hereby amended as follows:

(1) By the repeal of subsections (2), (3), (4) and (5) and substitution therefor of the following:

(2) The total number of valid votes received by all the candidates of each recognized political party and independent group in a local authority area shall be divided by the total number of members to be elected and returned to the Local Authority Area. The number resulting from such division (any fraction not being taken into account) shall hereinafter in this section be referred to as 'the qualifying number'.

(2) (i) by the renumbering of subsection (6) as subsection (3):

(ii) in the renumbered subsection (3) by the substitution for the words 'the balance candidates of each recognized political party and

[గර్వ ఉద్యమాల ప్రాచీనతాపు అభివృద్ధి]

independent group, shall then be divided by the qualifying number, in order to ascertain the number of persons entitled to be returned as members of that local authority in terms of subsection (1) by such recognized political party or independent group, as the case may be', of the words 'the candidates of each recognized political party and independent group in the respective local authority area shall then be divided by the qualifying number, in order to ascertain the number of persons entitled to be elected and returned as members of that local authority.';

- (3) by the insertion of the following after subsection (3):-

(4) Upon ascertaining the number of candidates entitled to be elected and returned as members of that local authority by each recognized political party or independent group, as the case may be, in terms of subsection (3), if it is found that the number of members elected from such recognized political party or independent group for that local authority-

(a) exceeds the number ascertained to be elected and returned as members under subsection (3), then such overhang shall be determined by the Commissioner of Elections; or

(b) falls short of the number ascertained to be elected and returned as members under subsection (3), then such additional number of members, shall be returned by the respective secretary of the recognized political party or leader of the Independent group from the candidates of the First Nomination Paper or the Additional Nomination Paper other than the candidates who have been elected or are not disqualified to be a member under section 9.

(4) (i) by the renumbering of subsection (7) as subsection (5) of that section;

(ii) in the renumbered subsection (5)-

(a) by the substitution for the words and figure ‘specified in subsection (5)’, of the words and figure ‘specified in subsection (3)’;

(b) by the substitution for the words and figure ‘determined under subsection (3)’, of the words and figure ‘determined under subsection (4)’;

(c) by the substitution for the words and figure ‘ascertained under subsection (6)’, of the words and figure ‘ascertained under subsection (3)’;

(5) (i) by the renumbering of subsections (8) and (9) respectively as (6) and (7) of that section;

(ii) in the renumbered subsection (6) by the substitution for the words and figure ‘to return a member as ascertained under subsection (5)’, of the number of members that such recognized political party or independent group, as the case may be, is entitled to return and request such secretary or leader, as the case may be,

to nominate from among the persons, whose names were included in the nomination paper', of the following:-

'to return such number of members as ascertained under subsection (3) of this section and subsection (3) of section 65AA, of the number of members including women members that such recognized political party or independent group, as the case may be, is entitled to be elected and returned from the candidates of the First Nomination Paper or the Additional Nomination Paper other than the candidates who have been elected or are not disqualified to be a member under section 9.';

- (6) by the repeal of the marginal note to that section and the substitution therefore of the following:-

'candidates entitled to be elected or returned.' "

සංයෝධනය පිළිගත යුතුය සහ ප්‍රකාශ විමසන දීන්, සහ සම්මත විය.

திருத்தங்கள் விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.
Amendments put, and agreed to.

21 වන විභාගීය, සංයෝගධ්‍රිකාරයන්, පනත් කෙටුම්පෙන් කොටසක් තැවැට් තිබිය යුතුයේ නියෝග කරන ලදී.

21ஆம் வாசகம் திருத்தப்பட்டவாறு சட்டமூலத்தின் பகுதியாக இருக்கவேண்டுமெனக் கட்டளையிடப்பட்டது.

Clause 21, as amended, ordered to stand part of the Bill.

22 වන වගන්තිය.- (ප්‍රධාන පූජුප්තියේ 66 වන වගන්තිය සංශෝධනය කිරීම.)

வாசகம் 22.- (முதன்மைச் சட்டவாக்கத்தின் 66அ

என்னும் பிரிவைத் திருத்துதல்.)

CLAUSE 22. - (*Amendment of section 66A of the principal enactment.*)

ଗର୍ଭ ନିଷେଧାଳୀଙ୍କ ମୁଦ୍ରଣ ପାତା

(മാண്പുമികു പൈസർ മുസ്തപാ)

(The Hon.)

"In page 9, leave out all the words in lines 6 to 13 (both inclusive) and

Amendment of section 66A of the principal enactment

22. Section 66(A) of the principal enactment is hereby amended-

- (a) in paragraph (a) of subsection (1) by the substitution for the words, 'any other person who is qualified under section 8 of this Ordinance to be elected', of the words 'any other candidate of the First Nomination Paper or the Additional Nomination Paper other than the candidates who have been elected or are not disqualified to be a member under section 9,'
 - (b) in paragraph (b) of subsection (1) -
 - (i) by the substitution for the words 'a person to fill such vacancy from among those persons nominated by such recognized political party', of the words 'a candidate to fill such vacancy from candidates of the First Nomination Paper or the additional Nomination Paper other than the

candidates who have been elected or are not disqualified to be a member under section 9; and

- (ii) by the substitution for the words, 'Municipal Councils Ordinance (Chapter 252) or paragraph (b) of subsection (1) of section 5 of the Urban Councils Ordinance (Chapter 255)', of the words, 'Municipal Councils Ordinance (Chapter 252) or paragraph (b) of subsection (1) of section 5 of the Urban Councils Ordinance (Chapter 255)'; and
- (iii) by the repeal of the words starting from 'as the case may be, and where no person remains to be so nominated' to the words 'Ordinance to fill such vacancy.' and the substitution therefore of the words 'as the case may be.'

Provided that, where a vacancy arises in the case of a woman member of a Local Authority, then such vacancy shall be filled only by the nomination of a woman candidate from the First Nomination Paper or the Additional Nomination Paper other than the women candidates who have been elected or are not disqualified to be a member under section 9.'

- (c) by the repeal of paragraph (c) of subsection (1) of that section.
- (d) by the insertion immediately after paragraph (b) of section (1) of that section of the following:-

'(1A) Where no person remains to be nominated to fill a vacancy referred to in subsection (1) from the candidates of the First Nomination Paper and the Additional Nomination Paper, the returning officer appointed for the electoral area in which such Local Authority is situated shall request within thirty days of the occurrence of the vacancy, the secretary to the recognized political party or the leader of the independent group to which the member whose vacancy occurred belonged, to nominate within thirty days from such request, any other person who is qualified under section 8 of this Ordinance to fill that vacancy in the ward in which the vacancy has occurred.'

Provided that, where vacancy arises in the case of a woman member of a local authority, then such vacancy shall be filled only by the nomination of any other woman who is qualified under section 8 of this ordinance.'

සංයෝධන පිළිගන ඇතිය යන ප්‍රතිචාර විමසන දේන්, සහ සම්මත තේ.

තිරුත්තනක් විග්‍රහක්පත් ඉදිරුවක් කොටස්පාත්තා.

Amendments put, and agreed to.

22 වන වගන්තිය, සංයෝධනකාරයෙන්, පනත් කෙටුම්පනහි කොටස් හැවිට නිවිය යයි නියෝග කරන ලදී.

22-ஆம் බාසක්ම තිරුත්තප්පාත්තාවරු ස්ථාපාත්තින් පක්තියාක තිරුක්ක්වෙන්නුමෙනක් ක්‍රියාත්මක ප්‍රතිචාර විමසන දේ.

Clause 22, as amended, ordered to stand part of the Bill.

23 සිට 29 නෙක් වගන්ති පනත් කෙටුම්පනහි කොටස් හැවිට නිවිය ඇතිය යයි නියෝග කරන ලදී.

23-ஆම් බාසක්ම තිරුත්තප්පාත්තාවරු ස්ථාපාත්තින් පක්තියාක තිරුක්ක්වෙන්නුමෙනක් ක්‍රියාත්මක ප්‍රතිචාර විමසන දේ.

Clauses 23 to 29 ordered to stand part of the Bill.

ගරු සභාපතිත්වමා

(මාණ්‍යාත්මක තබෑසාරාර් අවර්කන්)

(The Hon. Chairman)

නව වගන්තිය ඉදිරිපත් කිරීම.

අලුත් වගන්ති

ප්‍රතිය බාසක්මක්

NEW CLAUSES

ගරු ගයිසර් මූස්තාපා මහතා

(මාණ්‍යාත්මක පෙසර් මූස්තාපා)

(The Hon. Faiszer Mustapha)

"In page 1, leave out all words in lines 5 to 7 (both inclusive) and insert:

'Amendment of
section 3C of
Chapter 262

2. Section 3C of the Local Authorities
Elections Ordinance (Chapter 262)
(hereinafter referred to as the 'principal
enactment') is hereby amended in
subsection

(2) of that section by the omission of the
words, 'alphabetical letter in English' and 'the
alphabetical letter', appearing in that
section."

'Amendment of
section 3D of the
principal enactment.

3. Section 3D of the principal enactment is
hereby amended in subsection (2) of that
section by the substitution for the words, 'new
boundaries, names, numbers or letters of each
ward' of the words, "new boundaries, names
and numbers of each ward".'

'Amendment of
section 9 of the
principal
enactment.

4. Section 9 of the principal enactment is
amended in subsection (1) by the addition of
the following new subparagraph after
subparagraph (iv) of paragraph (d):-

'(iva) a public officer who is engaged in
field based activities who has not ceased
to serve within a Local Authority area in
which he seeks nomination at least one
year prior to the election to such Local
Authority.'

For the purpose of this subparagraph 'public
officer who is engaged in field
based activities' shall include any person
who is engaged in any development,
welfare, economic, social, health or such
other activities within the scope of his
employment.'

Amendment of
section 12 of
the principal
enactment.

5. Section 12 of the principal enactment is
hereby amended as follows:-"

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා

(මාණ්‍යාත්මක තිබෙන්නා ක්‍රියාත්මකනා)

(The Hon. Dinesh Gunawardena)

Sir, I rise to a point of Order.

ගරු සභාපතිත්වමා

(මාණ්‍යාත්මක තබෑසාරාර් අවර්කන්)

(The Hon. Chairman)

ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා.

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
 (මාණ්‍යුමික ත්‍රිපොලි කුණාවර්තන)
 (The Hon. Dinesh Gunawardena)

ගරු ආමතිතමා ඉදිරිපත් කළ 4වැනි වගන්තියට අපි
 සංයෝධනයක් ඉදිරිපත් කර තිබෙනවා.

ගරු සහාපතිතුමා
 (මාණ්‍යුමික ත්‍රිපොලි අවර්කள්)
 (The Hon. Chairman)

ඒකට එතවා. නම දමලා තිබෙන්නේ.[බාධා කිරීම්] ඒකට
 එතවා.

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
 (මාණ්‍යුමික ත්‍රිපොලි කුණාවර්තන)
 (The Hon. Dinesh Gunawardena)

ගරු සහාපතිතුමානී, පොටිවික් සවන් දෙන්න. ගරු ආමතිතමා
 ඉදිරිපත් කළ වගන්තිය අනුමතිය සඳහා යාමට බැඳී, අපේ
 සංයෝධනය ඉදිරිපත් කිරීමට තිබෙන නිසා.

ගරු සහාපතිතුමා
 (මාණ්‍යුමික ත්‍රිපොලි අවර්කள්)
 (The Hon. Chairman)

හරි, I am doing that. තව ඉදිරිපත් කරන්නට තිබෙනවා. ඒ
 අවස්ථාව දෙනවා, අවසානයේදී. ආමතිතමාගේ සංයෝධන අවසන්
 වුණාට පස්සේ බබතුමාට අවස්ථාව දෙනවා. [බාධා කිරීම්]
 ආමතිතමාගේ සංයෝධනය අවසානයේදී තමයි බබතුමාගේ
 සංයෝධනය ගන්නේ. [බාධා කිරීම්] ගරු ආමතිතමා අවසන්
 කළාම බබතුමාට ඒකට අවස්ථාව දෙනවා. [බාධා කිරීම්]

ගරු ගයිසර් මූස්තාපා මහතා
 (මාණ්‍යුමික ගෘෂ්ම මූස්තාපා)
 (The Hon. Faiszer Mustapha)

Hon. Speaker, it is after I finish moving this -
 [Interruption.]

ගරු සහාපතිතුමා
 (මාණ්‍යුමික ත්‍රිපොලි අවර්ක්ලා)
 (The Hon. Chairman)

නව වගන්තිය ගැනීම තීරණය ගන්න ප්‍රථම බබතුමාට අවස්ථාව
 දෙනවා. ඒක පිළිගන්න. I will give you that opportunity. -
 [Interruption.] ආමතිතමාගේ සංයෝධන අවසන් වුණාට පස්සේ
 අවස්ථාව දෙනවා. බබතුම්ලා පිළිගන්න. [බාධා කිරීම්] ඉදිරිපත්
 කරනවා. තීරණය ගන්න පෙර අවස්ථාව දෙනවා. මම සිංහල
 භාෂාවෙන් කියන්නේ ඒකඟ. [බාධා කිරීම්] If I repeat it in the
 English language, I will allow you to present it. We have
 agreed to that this morning. Hon. Minister please continue.

ගරු ගයිසර් මූස්තාපා මහතා
 (මාණ්‍යුමික ගෘෂ්ම මූස්තාපා)
 (The Hon. Faiszer Mustapha)

"In page 2, immediately after line 6, at end add:

'Replacement of section 27F of the principal enactment is hereby repealed and the following is of the substituted therefor:-

'Total number of woman members' 27F. (1) Notwithstanding any provision to the contrary in this Ordinance, not less than twenty-five *per centum* of the total number of members in each local authority shall be women members:

Provided that, where the number constituting twenty five *per centum* of the total number of members in a local authority is an integer and fraction, the integer shall be deemed to be the number which shall constitute twenty five *per centum* for the purpose of this section.

(3) The Commissioner of Elections shall by notice published in the gazette, specify the number of women candidates to be nominated in respect of each local authority.'

"In page 5, immediately after line 13, at end add:

'Amendment of section 38 of the principal enactment

13. Section 38 of the principal enactment is hereby amended in paragraph (b) of subsection (1) thereof by the substitution for the words 'a single list containing the names', of the words, 'the nomination papers containing the names'."

"In page 8, immediately after line 30, at end add:

'Replacement of section 65AA of the principal enactment

27. Section 65AA is hereby repealed and the following is substituted therefor -

65AA. (1) Where the number of members elected from any recognized political party or independent group for a Local Authority results in an overhang and thereby exceeds the number ascertained to be elected and returned as members under section 65B(3), and such number of members so elected do not include any women members, then the provisions of subsections (3) and (4) of this section shall not apply to such recognized political party or an independent group.

(2) Where any recognized political party or independent group has received less than twenty *per centum* of the total number of votes polled in a local authority area, and has less than three members elected or returned, then the provisions of subsections (3) and (4) of this section shall not apply to such recognized political party or an independent group.

(3) The apportionment of women members to be elected and returned to each local authority from the recognized political parties and independent groups other than the political parties and the independent groups referred to in subsection (2) of this section, shall be determined by the Commissioner of Elections, taking into consideration the number of valid votes polled by the other recognized political parties and independent groups in all wards of such Local Authority, and the method of apportionment set out in Article 99A of the Constitution of the Democratic Socialist Republic of Sri Lanka shall *mutatis mutandis* apply thereto.

(4) Where the number of women members elected for all wards of any local authority area from any recognized political party or an independent group other than the recognized political party or independent group referred to in subsections (1) or (2) of this section, is less than the number apportioned in terms of subsection (3) of this section, then the shortfall in the number of members shall be returned from among the women candidates in the first

nomination paper or the additional nomination paper other than the women candidates who have been elected or are disqualified to be a member under Section 9!"

"In page 11, immediately after line 23, insert:

"'overhang' means the number of candidates elected for a local authority from any recognized political party or independent group in excess of the number such recognized political party or independent group is entitled to have elected in terms of section 65B (3) of this Ordinance."

ඉදිරිපත් කරන ලදීන්, පලමු වන වර කියවන ලදී.
කොන්ඩ්චිවරප්පට් ඉ මුතන්මුහු මත්පිට්පිටප්පටාතු.
Brought up, and read the First time.

ගරු ගසිසර මූස්කාපා මහතා
(මාණ්‍යුමික පෙසර මුස්තපා)
(The Hon. Faiszer Mustapha)
 Sir, I move,

"That the Clause be read a Second time."

ප්‍රශ්නය විමසන ලදීන්, සහ සම්මත ටය.
විෂා විශ්වාස්ක්ප්පට් ඉ රෘත්‍රුක්කොස්සප්පටාතු.
Question put, and agreed to.

වගන්තිය පනත් කෙටුම්පනට එකතු කළ යුතුය, යන ප්‍රශ්නය විමසන ලදීන් සහ සම්මත ටය.

අලුත් වගන්තිය පනත් කෙටුම්පනහි කොටසක් තැබෙයි නීතිය යුතුයයි නියෝග කරන ලදී.

වාසකම් ජාත්‍යන්තර ප්‍රජාත්‍යාමානික කොට්ඨාස මධ්‍ය මාත්‍රා විමුක්තිය ප්‍රතිඵල්පාත් ඉ රෘත්‍රුක්කොස්සප්පටාතු.

ප්‍රතිය වාසකම් ජාත්‍යන්තර ප්‍රජාත්‍යාමික ප්‍රජාත්‍යාමික කොට්ඨාස මධ්‍ය මාත්‍රා විමුක්තිය ප්‍රතිඵල්පාත් ඉ රෘත්‍රුක්කොස්සප්පටාතු.

*Question, that the Clause be added to the Bill, put and agreed to.
 New Clause ordered to stand part of the Bill.*

ගරු සහාපතිතුමා
(මාණ්‍යුමික තවිසාසර අවර්කන්)
(The Hon. Chairman)
 තේලහට, ගරු අනුර දිසානායක මන්ත්‍රීතුමා.

ගරු අනුර දිසානායක මහතා
(මාණ්‍යුමික අනුර තිලානායකක)
(The Hon. Anura Dissanayake)
 ගරු සහාපතිතුමා, මා විසින් ඉදිරිපත් කරන ලද සංගේධින ගරු ඇමතිතුමා සංගේධිනවලට ඇතුළත් කර නිලෙන නිසා මා මේ අවස්ථාවේදී සංගේධින ඉදිරිපත් කරන්නේ නැහැ.

ගරු සහාපතිතුමා
(මාණ්‍යුමික තවිසාසර අවර්කන්)
(The Hon. Chairman)
 නොදැයි.

තේලහට, ගරු දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමාත්, ගරු ඩිලස් අලහස්පේරුම මන්ත්‍රීතුමාත් සංගේධින ඉදිරිපත් කර නිලෙනවා. ඒ මන්ත්‍රීවරු දෙදෙනාගෙන් එක්කෙනෙකුට එම සංගේධින ඉදිරිපත් කරන්නට පූඩ්වන්. ගරු දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා.

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
(මාණ්‍යුමික තිලානායකක)
(The Hon. Dinesh Gunawardena)
 ගරු සහාපතිතුමා, ප්‍රධාන ප්‍රජාත්‍යාමිකයේ 9වන වගන්තියේ (1) වන උප වගන්තියේ (ඇ) මේයේ (iv) වන අනුමත්දයට අනතුරුව පහත සඳහන් අන්දමින් එය වෙනස් වීමට අපි මේ සංගේධින ඉදිරිපත් කරනවා.

දැන් ඇමතිතුමා කියවිවෙ,

"one who has not ceased to serve in any public institution, within a Local Authority area in which he seeks nominations at least one year prior to the election to such Local Authority" කියයි.

එය සිංහල භාෂාවෙන් කියවෙන්නේ මෙසේයි.

"යම පළාත් පාලන ආයතනයක ජන්ද විමසීමට අවම වගයන් එක් වර්ෂයකට පෙර එම පළාත් පාලන ආයතනය තුළ පිහිටි යම් රාජ්‍ය ආයතනයක සේවය කිරීම ඇවසන් නොවූ එම පළාත් පාලන ආයතනය සඳහා නාම යෝජනා ඉල්ලා සිටින යම් තැනැත්තෙකුට එසේ නාම යෝජනා දීමට නොහැකි බවයි."

අපි මේ සඳහා සංගේධිනයක් ඉදිරිපත් කරන්න හේතු වි නිලෙන කාරණය මම කියන්නම්. මෙය අපේ රටට දිරිස කාලීන අරගලයක් රජයේ සේවකයන් දිනා ගත් අයිතියක්, ගරු සහාපතිතුමා. මේ අයිතිය අප සියලු දෙනා මුක්ති විදිනවා. එය සමඟේ නිලධාර වේවා, ගෙවි නියමක වේවා, රජයේ පළාත් පාලන ආයතනයක වේවා, මේ ආදි වගයන් -[බාඩා කිරීම්] තමුන්නාන්සේලා තු තියා ගෙන්නේ තමුන්නාන්සේලාගේ අයටම තමයි. මේ පනත් කෙටුම්පන් වගන්තියක්වන් කියවන්නේ නැතිව අපි -

ගරු ලක්ෂ්මින් කිරිඥල්ල මහතා
(මාණ්‍යුමික එක්ස්ත්‍රිම් කිරීම්ල්ල)
(The Hon. Lakshman Kiriella)
 ගරු සහාපතිතුමා, -

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
(මාණ්‍යුමික තිලානායකක)
(The Hon. Dinesh Gunawardena)

Wait! Please, allow me to explain. Why are you getting up? Sit down, will you? -[Interruption.] No, you sit down! -[Interruption.] What is this?

ගරු සහාපතිතුමා
(මාණ්‍යුමික තවිසාසර අවර්කන්)
(The Hon. Chairman)
 ඔබතුමා යෝජනාව ඉදිරිපත් කර ඇවසන් නේද?

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
(මාණ්‍යුමික තිලානායකක)
(The Hon. Dinesh Gunawardena)
 මම මේක පැහැදිලි කරන්න ඕනෑ.

ගරු සහාපතිතුමා
(මාණ්‍යුමික තවිසාසර අවර්කන්)
(The Hon. Chairman)
 කෙටියෙන් පැහැදිලි කරන්න. ඔබතුමා යෝජනාව ඉදිරිපත් කළා.

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
(මාණ්පුමිකු තිබෙනව් ක්‍රියාවර්තන)
(The Hon. Dinesh Gunawardena)

ଶେଷ କିମ୍ବା ପରିଚୟାବଳୀ ପାଇଁ ଦେଖିଲା ଯିତରଙ୍କ ପାଇଁ ନାହିଁ । ଏହାର ଅଧିକାରୀ ପାଇଁ କିମ୍ବା ପରିଚୟାବଳୀ ପାଇଁ ଦେଖିଲା ଯିତରଙ୍କ ପାଇଁ ନାହିଁ ।

గරු සභාපතිතමා
(මාண්‍යප්‍රජිත තබිචාලා අවර්කන්)
(The Hon. Chairman)
හොඳයි. මා එය පිළිගන්නවා.

ගරු ඩළස් අලහපේරුම මහතා
(මාණ්ඩුමිකු තැලස් අමුහුප්පෙරුම)
(The Hon. Dullas Alahapperuma)

நைசி சிரியேய்.
எழுந்தார்.
rose.

**గරු සභාපතිතම්
(මාණ්ඩුමිශ්‍ර තධිසාර් අවර්කන්)
(The Hon. Chairman)**

මම අවසර දුන්නේ ගරු දිනේ තුළුවර්ධන මත්තීතුමාට හෝ ගරු ඩලස් අලහඳපරුම මත්තීතුමාට යෝජනාව ඉදිරිපත් කරන්න කියලායි. ගරු ඩලස් අලහඳපරුම මත්තීතුමාත් ඉදිරිපත් කරන්නේ එම යෝජනාවෙහි නේද? [බාධා කිරීම්] ගරු ලක්ෂණන් කිරීමූලේ ඇමත්තුමාට අපි මිනින්තුවක් දෙමු.

ගරු ලක්ෂ්මන් කිරිඳේල මහතා
(මාණ්පුමික ලක්ෂ්මන් කිරීල්ල)
(The Hon. Lakshman Kiriella)

గර్జ శాపిత్తనమి, మె అయి రషయే చెప్పేవికయే గజు బైన్డు అయి. [బాధా కిరితి] ఇంతనమన్నులు రషయే చెప్పేవికయే గజు బైన్డు, తంక నూడే? [బాధా కిరితి]

గරු සභාපතිතම්
(මාණ්ඩුමිගු තහවිසාර් අවර්කන්)
(The Hon. Chairman)

ଗର୍ବ ବିଲ୍ପ ଅଳୁଦେଖରୂପ ମନ୍ତ୍ରୀନ୍ତମନ୍ତି, ଗର୍ବ ଦିନେଶ୍ ଗୁଣଵିରଦ୍ଧନ ମନ୍ତ୍ରୀନ୍ତମା ଦ୍ଵିରିପନ୍ତ କାଳ କରୁଣାମ ନେହେ କିମ୍ବାମାତ୍ର ଦ୍ଵିରିପନ୍ତ କରନେନୋ? ତଥାମ ଯେତାବ ନିଷ୍ଠା ମତ ଏକ ଅପ୍ରେତୁଳ୍ୟ ଦ୍ଵନ୍ଦ୍ଵନୋ. ବିଭାଗାତ୍ମକ କ୍ରିୟନ୍ତିନ ନିବେନେନୋ ତେ କରୁଣାମ ନେହେ?

ගරු ඩිලස් අලහපේරුම මහතා
(මාணුමික තලස් අයුරුප්පෙරුම)
(The Hon. Dullas Alahapperuma)

(The Hon. Dandas Nanayakkara)
ගරු සහාපතිතුම්ති, මේක බරපතල කාරණාවක් නිසා අපි මේ කරුණ තැවත අවධාරණය කළ යුතුව තිබෙනවා.

గර్వ శాఖలన్నిటంతి, మెంతునై ప్రాణిని గ్రహించుకొని నీవెనాలు. విషప్పం నూయకట్టించి వ్రిణ్ణి అంటే తంతయే ఉన్నానులించి లుఱులు అసి విచ్చేసి కరనాలి. పల్లమ్మిని కూరుచుండి లేకపోతి. అట్టినయయి బెల్లపూనా విదియపెడి తెలిపుటి గెంచునే. అలిం విడుయెనే ఆయిష్ట్రులిల లెంహిడ్స్ వ్యాఘాటినే స్క్రోప్ కు తీసుకుంటాడు. లుఱులు, "నామ యేశునా ఖార దెనా తొలూలెనే" యన్నాలెను హేచు తెలిసి సంగ్యేధించాలి లెనాచు కల్పానాతి శతి యంతి ప్రుక్కంతి శభదంతఖాచుకు నీవెనాలు. తెలిపుటి అట్టినయయి బెల్లపూనా విదియపెడి తీపుటి ఆప్టినిలించి విరపత్తిల వరపుల విరండు.

දෙවැනි කාරණය මේකයි. ගරු සහාපතිතුමති, "රාජ්‍ය සේවකයා" තියන සෑකල්පය තීර්මාණය වන්නේ ඇපේ පක්ෂයේ

නිර්මාතා ගරු එස්.චිංචලිට්.ආරු.චී. බණ්ඩාරනායක හිටපු අගමැතිතමා අතින්. ඒ නිසා මූලික ලංකා නිදහස් පක්ෂය හවුල්කාරින්වය දරන ආණ්ඩුවක් ඇතුළේ රාජ්‍ය යෝජිත වෙත මේ ආකාරයේ බරපතල කප්පාදුවක් කිරීම සාධාරණයි කියලා අඩු විශ්වාස කරන්නේ නැඟැ. එම නිසා අමේ ඉල්ලීම මූලමනින්ම මේ වගන්තිය ඉවත් කරන්න කියන එකකි.

గරු සභාපතිතමා
(මාண්‍යප්‍රජිත තහවිලාසාර් අවර්කන්)
(The Hon. Chairman)
Hon. Leader of the Opposition.

அரை ராஜவரேஸ்வரன் சுமித்ராநி மக்கள் (விரூட்டு பார்த்துவே
நூயகத்துறை))
(மாண்புமிகு ராஜவரோதயம் சம்பந்தன் - எதிர்க்கட்சி
முதல்வர்)
(The Hon. Rajavarothiam Sampanthan - Leader of the
Opposition)

Hon. Chairman, I think the Public Servants in this country have enjoyed certain political rights in keeping with certain conditions. If they want to contest an election, they must go on leave. If they are elected to public office, they must give up their Public Service. I think, Sir, it is nothing but fair to retain that entitlement of Public Servants, who desire to participate in a political career to be permitted to do that. -[*Interruption.*] I think we have to consider that matter because there is no conflict of interest. - [*Interruption.*]

ஏற்க சிறாபதித்தும்
(மாண்புமிகு தவிசாளர் அவர்கள்)
(The Hon. Chairman)
Okay. I take that point.

ගරු ලක්ෂ්මන් කිරීඳාල් මහතා
(මාண්‍යාධිකු ලක්ෂ්මන් කිරීඳාල්)
(The Hon. Lakshman Kiriella)

ஒளி சீலியேய்.
எழுந்தார்.
rose.

கரு சபையினும்
(மாண்புமிகு தலைவரான அவர்கள்)
(The Hon. Chairman)

Hon. Leader of the House, let him finish. -
[*Interruption.*]

கரு ராஜவரேஷன்டியம் சுமிபண்டன் மஹா
(மாண்புமிகு ராஜவரோதயம் சம்பந்தன்)
(The Hon. Rajavarothiam Sampanthan)

Such a person has to go on leave during the election and if the man wins, he will have to give up his public position, his public office. So, I think the Government must consider it. -[*Interruption.*]

ஏற்றுப் பதின்மூலா
(மாண்புமிகு தவிசாளர் அவர்கள்)
(The Hon. Chairman)
Hon. Leader of the House.

**ගරු ලක්ෂ්මන් කිරිඳාල් මහතා
(මාண්‍යාධිකු ලක්ෂ්මන් කිරිඳාල්)
(The Hon. Lakshman Kiriella)**

With all due respect to the Hon. Leader of the Opposition, I would like to say that all Public Servants

are not shut out. - [Interruption.] Not all. It is only certain types Public Servants such as Grama Sevakas and Samurdhi Niladharies who do field service activities. All Public Servants are not shut out. Teachers can contest. - [Interruption.] It is only those who work in fields. People such as Grama Sevakas, Samurdhi Niladharies and Development Officers are shut out.

ගරු සභාපතිතුමා

(මාණ්‍යුමික තවිචාලන් අධ්‍යක්ෂකන්)
(The Hon. Chairman)

ගරු අමාත්‍යතුමා, විපක්ෂයෙන් ඉදිරිපත් කළ සංගේධනය ඔබතුමා පිළිගැනීමටද?

ගරු ගයිසර මූස්තාපා මහතා

(මාණ්‍යුමික පෙසර් මුස්තපා)
(The Hon. Faiszer Mustapha)

පිළිගැනීමේ නැහැ, ගරු සභාපතිතුමා. May I be permitted to bring to the notice of the House that there were consultations with the Commissioner of Elections. Amendments were made consequent to the consultations with the Commissioner of Elections. අපි එකහ වන්නේ නැහැ.

ගරු සභාපතිතුමා

(මාණ්‍යුමික තවිචාලන් අධ්‍යක්ෂකන්)
(The Hon. Chairman)

ගරු ඇමතිතුමා ඒකට එකහ වන්නේ නැහැ. [බාධා කිරීමක්] මේ පිළිබඳ දිරිස විවාදයක් කරන්න අමාරුයි. ගරු වාසුදේව නානායක්කාර මත්තීතුමාට අවස්ථාවක් දෙන්නම්. You may speak briefly.

ගරු ගයිසර මූස්තාපා මහතා

(මාණ්‍යුමික පෙසර් මුස්තපා)
(The Hon. Faiszer Mustapha)

ගරු සභාපතිතුමා, අපි, - [බාධා කිරීමක්]

ගරු වාසුදේව නානායක්කාර මහතා

(මාණ්‍යුමික බාස්දෙව නානායක්කාර)
(The Hon. Vasudeva Nanayakkara)

ගරු සභාපතිතුමා, අපි ඉදිරිපත් කළ මේ සංගේධනය ඇමතිතුමා පිළිගැනීමේ, - [බාධා කිරීමක්]

ගරු සභාපතිතුමා

(මාණ්‍යුමික තවිචාලන් අධ්‍යක්ෂකන්)
(The Hon. Chairman)
Hon. Minister.

ගරු ගයිසර මූස්තාපා මහතා

(මාණ්‍යුමික පෙසර් මුස්තපා)
(The Hon. Faiszer Mustapha)

ගරු සභාපතිතුමා, ක්ෂේත්‍ර නිලධාරීන් සම්බන්ධයෙන් වූ යෝජනාවේදී මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිතුමා වෙනත් රජයේ නිලධාරීන් ඇතුළත් කරන්න උත්සාහයක් දැරුවා. හැඳුයි, අපි එය ක්ෂේත්‍ර නිලධාරීන්ට පමණක් සීමා කළා. [බාධා කිරීමක්]

ගරු සභාපතිතුමා

(මාණ්‍යුමික තවිචාලන් අධ්‍යක්ෂකන්)
(The Hon. Chairman)

මට මේ පිළිබඳ විවාදයකට ඉඩ දෙන්න අමාරුයි, ගරු දිනේෂ් ගුණවර්ධන මත්තීතුමා. ඔබතුම්ලා මේ ගැන එක මතයකට එන්න. එහෙම මතයක් ඉදිරිපත් කළාම, I will put it to the House.

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
(මාණ්‍යුමික ත්‍රිනෝවන් කුණාවර්තනා)
(The Hon. Dinesh Gunawardena)

ගරු ඇමතිතුමා කියනවා මේ යෝජනාව කොමිසමෙන් ආවාය කියලා. කොමිසම අපට හමු වුවෙන් නැහැ. අපි හමු වුවූ වෙලාවේ අපට එහෙම දෙයක් කිවිවෙන් නැහැ. ඇමතිතුමා කියන දෙය පිළිගැනීම් නම් කොමිසම මේ සභාවට ගේන්න සිනැ. එහෙම නැතිව ඇමතිතුමා, - [බාධා කිරීම්]

ගරු ගයිසර මූස්තාපා මහතා
(මාණ්‍යුමික පෙසර් මුස්තපා)
(The Hon. Faiszer Mustapha)

ගරු සභාපතිතුමා, ගරු දිනේෂ් ගුණවර්ධන මත්තීතුමා මොන මතයක් දැරුවින්, රජයක් හැඳුවට අපි මේ තීරණය ගන්නා, එයට එකහ නොවීමට. මෙතුමා මොනවා කිවිවෙන් අපි රජයක් හැඳුවට, - [බාධා කිරීම්]

ගරු සභාපතිතුමා
(මාණ්‍යුමික තවිචාලන් අධ්‍යක්ෂකන්)
(The Hon. Chairman)

හොඳයි. අපට දැන් මේ ගැන තීරණයක් ගන්න වෙනවා.

ගරු විමල් විරවෘත මත්තීතුමා මොකක්ද කියන්නේ?

ගරු විමල් විරවෘත මහතා
(මාණ්‍යුමික විමල් වීරවං්ච)
(The Hon. Wimal Weerawansa)

ගරු සභාපතිතුමා, මේ සංගේධනයට එකහ වන්නේ නැත්තෙම් අපි මේ වගන්තියට විරුද්ධව ජන්දය ප්‍රකාශ කරනවා. එසංගේධනයට අදාළව අපි ජන්දයක් - බෙදීමක් - ඉල්ලා සිටිනවා.

ගරු සභාපතිතුමා
(මාණ්‍යුමික තවිචාලන් අධ්‍යක්ෂකන්)
(The Hon. Chairman)

මම එය සභාවට ඉදිරිපත් කරන්නම්. ගරු ඇමතිතුමා ඉදිරිපත් කළ සංගේධනයට සභාව එකතද?

ගරු මත්තීවරු
(මාණ්‍යුමික මත්තීවරු)
(Hon. Members)

විරුද්ධයි.

ගරු විමල් විරවෘත මහතා
(මාණ්‍යුමික විමල් වීරවං්ච)
(The Hon. Wimal Weerawansa)

අපි බෙදීමක් ඉල්ලා සිටිනවා.

ගරු සභාපතිතුමා
(මාණ්‍යුමික තවිචාලන් අධ්‍යක්ෂකන්)
(The Hon. Chairman)

එම සංගේධනයට අදාළව බෙදීමක් ඉල්ලා සිටින නිසා එසංඛා අවසර ලබා දෙනවා.

යේදුම සිනුව නාද එ අවසන් මුණාට පසු -
පිරිවුයානී ඉලිත්තු ඉම්ත්ත පිස් -
At the conclusion of the division bell -

ගරු සභාපතිතුමා
(මාණ්‍යුමික තවිචාලන් අධ්‍යක්ෂකන්)
(The Hon. Chairman)

කරුණාකර තමන්ගේ ආසනවල වාචිවන ලෙස මා ගරු මත්තීතුමන්ලාගෙන් ඉල්ලා සිටිනවා.

[ଗର୍ଭ ଚିହ୍ନାପନିକୁମା]

අපි ඉලෙක්ට්‍රොනික් ක්‍රමයටද ජන්දය ගන්නේ. දැන් ජන්දය ආරම්භ කරනවා.

මෙම අවස්ථාවලදී ජන්දය දීම ආරම්භ කෙරේ.
(අනුස්තරත්වප්‍රතිඵල බැංකු ප්‍රතිඵල ඇරඟා කොටස)
(At this stage, the Voting commenced.)

గරු සභාපතිතමා
(මාண්ඩුමිකු තවිචාලාර අවර්කන්)
(The Hon. Chairman)

யම් මත්ත්වරයෙකුට ජන්දය සහගන් කිරීමේදී යම් අපහසුතාවක් තිබෙනවා නම් කරුණාකරලා අත සඩවන්නා. තවම අපි මේ තුමය අත්හඳු බැලැමක් කරන්නේ.

గරු මත්තිතමත්ල සියලු දෙනාම ජන්දය ප්‍රකාශ කරලා අවසානද? Are there any problems? ජන්දය දීමට අවස්ථාවක් නොලැබුණු මත්තිවරයෙක් ඉන්නවා නම් කරුණාකරලා අත ඔසවන්න. Please raise your hands if you were unable to vote.

தன்முய பூகான கிரமென் தடிவ-
வாக்கெடுப்பின் பின் -
On conclusion of the Voting –

గරු සභාපතිතමා
(මාண්‍යමික තවිචාරී අවර්කණ)
(The Hon. Chairman)

ତନ୍ଦ୍ୟ ଲେଖୁ କିରିମ ଅବସାନି. ପ୍ରତିଶଳ ଲେବନଯ ଏହି ନାମ
ସଜିତିତ ଲେବନଯ ରୂପିତନ୍ତ କରନାଲା. ତନ୍ଦ୍ୟ ଲୋ ଦ୍ଵିତୀ ଅଧିକ୍ଷେତ୍ର ବ୍ରିତ୍ତ
ତଥାରେ କଲ୍ପିତ ହର ମନେନ୍ଦ୍ରିୟରେକ୍ସ ଉନ୍ନତିବାଦ? Is there anybody
who could not vote?

గර్వ దినేంత గుణవర్ధిన మన్మహితులని, ఇబ్రామాగే తన్డుయ సంఖన్ వెలుగు నైఱ. ఇబ్రామా మొ సంగేదనాయ పక్షాఫ్ట?

ගරු දිනේන්පේ ගුණවර්ධන මහතා
(මාண්‍යප්‍රජා තිනෙක් ක්‍රියාවර්තන)
(The Hon. Dinesh Gunawardena)
පක්ෂයේ.

ஏரை சப்ளைபிடியிலும்
(மாண்புமிகு தவிசாளர் அவர்கள்)
(The Hon. Chairman)
ஏரை. வீ. தி. சுப்ரமணியன் மூலமா?

கரை பி.எம். சுவாமிநாதன் அல்லது
(மாண்புமிகு டி.எம். சுவாமிநாதன்)
(The Hon. D.M. Swaminathan)
விரட்டீடுகே.

గරු සභාපතිත්තුමා
(මාண්‍යප්‍රජිත තහවිචාරල් අවස්ථා)
(The Hon. Chairman)
ගරු ඩී.එච්. රුධිකිත්තන් මහතා?

கரு வி.எஸ். ராத்கிருஷ்ணன் மன்றம்
(மாண்புமிகு வீ.எஸ். இராதாகிருஷ்ணன்)
(The Hon. V.S. Radhakrishnan)
விரூவுடையி.

గර్ రాజుపురుషులు
(మాణసులుకు తథిచాలార్ అవర్కస్)
(The Hon. Chairman)

గරు మరింతమై ఉద్దేశానితి మరింతమై లన్జ్యూర్ మహాకా
(మాణసుమికు మరింతమతు ఇప్పాహారిమ మరింతమతు మంకుర్)
(The Hon. Muhammad Ibrahim Muhammad Mansoor)
లీర్డెడడి.

මම අවස්ථාවේ පහත සඳහන් නම් සහා ගර්හයේ ඇති ඩිලිටල් පුවරුවේ පුදර්ණය කරන ලදී.

(இவ்வேளையில், கீழ்வரும் பெயர்கள் சபாமன்றத்திலுள்ள டிஜிட்டல் திரையில் காணப்படுகின்றன.)

(At this stage, the following names appeared on the digital screen in the Chamber.)

විදුත් ජන්ද විමසීම අනුව පහත දැක්වෙන පරිදි - පක්ෂව 43:
විරැද්ධව 117: වැඩකී සිට 01 යනුවෙන් බේඛෙන්ය.

இலத்திரனியல் வாக்கெடுப்பு முறைக்கணக்க, கீழே காட்டப்பட்டவாறு பிரிந்தது: சார்பாக 43; எதிராக 117; வராதோர் 01.

*According to Electronic Voting, Parliament divided: Ayes 43:
Noes 117: Abstain: 01.*

G 001. Hon. Mangala Samaraweera	No
G 002. Hon. S.B. Dissanayake	No
G 003. Hon. Nimal Siripala De Silva	No
G 004. Hon. Gamini Jayawickrama	No
G 005. Hon. John Amaratunga	No
G 006. Hon. Lakshman Kiriella	No
G 009. Hon. Gayantha Karunatileka	No
G 010. Hon. W.D.J. Senewiratne	Abstain
G 011. Hon. Sarath Amunugama	No
G 012. Hon. Rauff Hakeem	No
G 013. Hon. Rajitha Senaratne	No
G 014. Hon. Risad Badhiuththeen	No
G 015. Hon. Kabeer Hashim	No
G 016. Hon. Sajith Premadasa	No
G 021. Hon. Thilanga Sumathipala	No
G 023. Hon. Tilak Marapana	No
G 025. Hon. Vajira Abeywardena	No
G 026. Hon. S.B. Nawinna	No
G 027. Hon. Sarath Fonseka	No
G 028. Hon. Champika Ranawaka	No
G 029. Hon. Mahinda Amaraweera	No
G 030. Hon. Navin Dissanayake	No
G 032. Hon. Duminda Dissanayake	No
G 033. Hon. Gamini Wijith Wijithamuni	No
G 034. Hon. P. Harrison	No
G 036. Hon. Arjuna Ranatunge	No
G 037. Hon. Palany Thigambaram	No

G 038. Hon. Chandrani Bandara	No	G 112. Hon. Hector Appuhamy	No
G 039. Hon. (Mrs.) Thalatha Athukorala	No	G 113. Hon. Sisira Kumara Abeysekara	No
G 040. Hon. Akila Viraj Kariyawasam	No	G 114. Hon. Thushara Indunil Amarasena	No
G 043. Hon. Chandima Weerakkody	No	G 116. Hon. Ananda Aluthgamage	No
G 044. Hon. Sagala Ratnayake	No	O 001. Hon. Douglas Devananda	No
G 045. Hon. Dayasiri Jayasekara	No	O 002. Hon. Vijitha Herath	No
G 046. Hon. Harin Fernando	No	O 003. Hon. Anura Dissanayaka	No
G 047. Hon. Daya Gamage	No	O 004. Hon. K. Thurairatnesingam	No
G 048. Hon. Faizer Mustapha	No	O 010. Hon. Chamal Rajapaksa	Yes
G 050. Hon. Dilan Perera	No	O 012. Hon. (Mrs.) Pavithra Devi Wanniarachchi	Yes
G 051. Hon. Lakshman Seneviratne	No	O 015. Hon. Bandula Gunawardane	Yes
G 053. Hon. Lakshman Yapa Abeywardena	No	O 017. Hon. C.B. Ratnayake	Yes
G 057. Hon. Dilip Wedaarachchi	No	O 018. Hon. Muthu Sivalingam	Yes
G 058. Hon. Niroshan Perera	No	O 019. Hon. Wimal Weerawansa	Yes
G 059. Hon. Ruwan Wijewardene	No	O 020. Hon. Vasudeva Nanayakkara	Yes
G 060. Hon. M.L.A.M. Hisbullah	No	O 021. Hon. A. Adaikkalanathan	No
G 063. Hon. Vijayakala Maheswaran	No	O 022. Hon. Nihal Galappathi	No
G 064. Hon. Sujeewa Senasinghe	No	O 023. Hon. Sunil Handunnettī	No
G 065. Hon. Wasantha Senanayake	No	O 026. Hon. E. Sarawanapawan	No
G 066. Hon. Wasantha Aluvihare	No	O 027. Hon. M.A. Sumanthiran	No
G 067. Hon. (Mrs.) Sudarshini Fernandopulle	No	O 028. Hon. Kaveendran Kodeeswaram	No
G 068. Hon. Eran Wickramaratne	No	O 029. Hon. Gaminī Lokuge	Yes
G 069. Hon. (Mrs.) Sumedha G. Jayasena	No	O 030. Hon. Mahinda Yapa Abeywardena	Yes
G 072. Hon. Lasantha Alagiyawanna	No	O 031. Hon. Keheliya Rambukwella	Yes
G 073. Hon. Indika Bandaranayaka	No	O 033. Hon. Dullas Alahapperuma	Yes
G 074. Hon. Faizal Cassim	No	O 034. Hon. Jonston Fernando	Yes
G 078. Hon. Dunesh Gankanda	No	O 035. Hon. Chandrasiri Gajadeera	Yes
G 079. Hon. (Mrs.) Anoma Gamage	No	O 036. Hon. S.M. Chandrasena	Yes
G 080. Hon. Harsha De Silva	No	O 037. Hon. Mahindananda Aluthgamage	Yes
G 081. Hon. Ajith P. Perera	No	O 038. Hon. U. Piyankara Jayaratna	Yes
G 082. Hon. Ranjan Ramanayake	No	O 039. Hon. Rohitha Abeygunawardana	Yes
G 083. Hon. Ashok Abeysinghe	No	O 041. Hon. Bimal Rathnayake	No
G 085. Hon. Tharanath Basnayake	No	O 042. Hon. Nalinda Jayatissa	No
G 087. Hon. Karunarathna Paranawithana	No	O 044. Hon. I. Charles Nirmalanathan	No
G 089. Hon. Anurada Jayaratne	No	O 047. Hon. (Mrs.) Shanthi Sriskandarasa	No
G 091. Hon. Palitha Tewarapperuma	No	O 050. Hon. Weerakumara Dissanayake	Yes
G 092. Hon. Manusha Nanayakkara	No	O 052. Hon. Wimalaweera Dissanayake	Yes
G 094. Hon. Lucky Jayawardana	No	O 053. Hon. Jayantha Samaraweera	Yes
G 095. Hon. Vadivel Suresh	No	O 054. Hon. Udaya Shantha Gunasekara	Yes
G 097. Hon. M.S. Thowfeek	No	O 056. Hon. Mohan Priyadarshana	Yes
G 098. Hon. J.M. Ananda Kumarasiri	No	O 057. Hon. T. Ranjith De Soysa	Yes
G 099. Hon. J.C. Alawathuwala	No	O 058. Hon. Ramesh Pathirana	Yes
G 101. Hon. Ranjith Aluvihare	No	O 059. Hon. Vijitha Berugoda	Yes
G 102. Hon. Abdullah Mahrooff	No	O 062. Hon. Velu Kumar	No
G 103. Hon. Sirinal De Mel	No	O 063. Hon. Nalaka Prasad Colonne	No
G 104. Hon. Anura Sidney Jayaratne	No	O 065. Hon. Kavinda Heshan Jayawardana	No
G 105. Hon. K.K. Piyadasa	No	O 066. Hon. Mylvaganam Thilakarajah	No
G 106. Hon. Lakshman Ananda	No	O 070. Hon. Namal Rajapaksa	Yes
G 107. Hon. A.A. Wijetunge	No	O 071. Hon. Janaka Wakkumbura	Yes
G 108. Hon. Ravi Karunanayake	No	O 072. Hon. Vidura Wickramanayake	Yes
G 110. Hon. Ajith Mannapperuma	No	O 073. Hon. (Mrs.) Sriyani Wijewickrama	Yes
G 111. Hon. Nalin Bandara Jayamaha	No	O 075. Hon. Shehan Semasinghe	Yes

[ഗരു സഹാപതിയ്യമാ]

- O 076. Hon. Kanaka Herath
- O 077. Hon. (Mrs.) Geetha Samanmalee
- O 078. Hon. Udaya Prabath Gammanpila
- O 079. Hon. D.V. Chanaka
- O 080. Hon. A. Sisira Jayakody
- O 081. Hon. Sujith Sanjaya Perera
- O 083. Hon. Bandulal Bandarigoda
- O 085. Hon. S.M. Marikkar
- O 086. Hon. Imaran Maharoof
- O 087. Hon. Ashu Marasinghe
- O 088. Hon. Ishak Rahuman
- O 089. Hon. Malith Jayathilake
- O 090. Hon. Piyal Nishanta De Silva
- O 091. Hon. Sanath Nishantha Perera
- O 092. Hon. S. Premarathne
- O 093. Hon. Tharaka Balasuriya
- O 094. Hon. Cader Kader Masthan
- O 095. Hon. Prasanna Ranatunge
- O 096. Hon. Prasanna Ranaweera
- O 097. Hon. Angajan Ramanathan
- O 098. Hon. Kanchana Wijesekara
- O 099. Hon. Indika Anuruddha Herath
- O 101. Hon. Mujibur Rahuman
- O 102. Hon. Harshana Rajakaruna
- O 103. Hon. Jayampathy Wickramaratne
- O 104. Hon. (Mrs.) Thusita Wijemanne
- O 105. Hon. (Mrs.) Rohini Kumari Wijera
- O 107. Hon. Hesha Withanage
- O 108. Hon. Sandith Samarasinghe
- O 109. Hon. M.H.M. Salman

Electronic Voting Result

YES.	43
NO.	117
ABSTAIN	01

ଭାର୍ତ୍ତା ମହାନ୍ତିକାଳୀ

மன்றப் பை
(மாண்புமிகு தவிசாளர் அவர்கள்)
(The Hon. Chairman)

(The Hon. Chairman) විද්‍යුත් ජන්ස් විමසීම අනුව පක්ෂව ජන්ද 43යි; නැඟීසිට පක්ෂව ජන්දය දුන් සංඛ්‍යාව 01යි. ඒ අනුව පක්ෂව ලබා දුන් මූල්‍ය ජන්ද සංඛ්‍යාව 44යි.

විදුත් ජන්ද විමසීම අනුව වරැදුධෙව ජන්ද 117ය; නැහිසට වරැදුධෙව ජන්දය දුන් සංඛ්‍යාව 03ය. ඒ අනුව විරැදුධෙව ලබා දුන් මල ජන්ද සංඛ්‍යාව 120ය. Abstain: 01ය

සංයෝධනය පිළිගත යුතුය සහ ප්‍රයාය විමසන ලදීන්, නිශ්චල තීර්ණ

திருத்தம் விடுக்கப்பட்டு நிராகரிக்கப்பட்டது.
Amendment put, and negatived.

Enacting Clause and Title ordered to stand part of the Bill.
Bill reported with Amendments.

පළමුවන උපලේඛනය

മുതലാമ் അട്ടവന്നെ FIRST SCHEDULE

ଶ୍ରୀ ଫେଝେର ମୁଷ୍ଟାଫାହା ମହନ୍ତୀ
(ମାଣ୍ଡପୁମିକୁ ପେଚର ମୁଲ୍ତତପା)
(The Hon. Faiszer Mustapha)
Sir, I move,

Yes
Yes
Yes
Yes
Yes
No
No
No
No
No
No
No
No
Yes
Yes
Yes
Yes
No
Yes
Yes
No
Yes
Yes
No
No

"In page 12,

- (1) Amend the caption of the form 'FORM OF NOMINAION PAPER' as 'I-FIRST NOMINATION PAPER'.
- (2) Add the following column to form 'I - FIRST NOMINATION PAPER':-

8
Male/Female

In page 13.

- (1) Amend the caption of the form 'II- ADDITIONAL PERSONS' as 'II-ADDITIONAL NOMINATION PAPER';
- (2) Add the following column to form 'II-ADDITIONAL NOMINATION PAPER':-

8
Male/Female

(3) Leave out all the words at the end of the amended form 'Il additional nomination paper', starting from '*state whether it is a multi- member ward' to the end of that sentence and insert:-

^{1*} State in the case of a multi-member ward by the inclusion of one asterisk (*) and the names of two candidates in the relevant cage in the case of election of two members and in the case of election of three members by the inclusion of two asterisks(**) and the names of such three candidates.'

(4) Leave out 'Form of Nomination Paper for the Returning of Women Candidates'."

සංයෝධන පිළිගත යුතුය යන ප්‍රක්ෂාය විමසන දෙන්, සහ මිමත විය.

Amenments put, and agreed to.

முதலாம் அட்டவணை திருத்தப்பட்டவாறு சட்டமுல்த்தின்

துதியாக இருக்கவேண்டுமெனக் கட்டளையிடப்பட்டது.

ප්‍රජාත්‍නි වගන්තිය සහ නාමය පනත් කෙටුවීපතෙහි කොටසක් මැයි 1 දිනින් මැයි 1 දිනින් උරුදා ඇති

କୁରାଦ ଶିଳାକ୍ଷେତ୍ର ପ୍ରକାଶକ ନାମ୍ବାଗ କାହାର ଲ୍ରଦ୍.

சட்டமானு வாசகமும் தலைப்பும் சட்டமுஸ்தத்தை நக்கவேண்டுமெனக் கட்டளையிடப்பட்டது.

சட்டமூலம் திருத்தங்களுடன் அறிக்கை செய்யப்பட்டது.
Enacting Clause and Title ordered to stand part of the Bill.

ගරු ගපිසර මූස්තාපා මහතා
(මාණ්‍යුමික පෙසර් මුස්තපා)
(The Hon. Faiszer Mustapha)

Sir, I request permission to correct the typographical and numerical errors of the Bill.

ගරු කට්ටායකතුමා
(මාණ්‍යුමික සපානායකර් අවර්කං)
(The Hon. Speaker)
Does the House agree?

ගරු මන්ත්‍රීවරු
(මාණ්‍යුමික ඉදුප්පිනාර්කං)
(Hon. Members)
Aye,

ගරු ගපිසර මූස්තාපා මහතා
(මාණ්‍යුමික පෙසර් මුස්තපා)
(The Hon. Faiszer Mustapha)
I move,

"that the Bill be now read a Third time." -[Interruption.]

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
(මාණ්‍යුමික තිබෙන් ක්‍රියාත්මක මාන්‍යුමික පෙසර් මුස්තපා)
(The Hon. Dinesh Gunawardena)

නැඳී සිටියේය.
සුදුන්තාර්.
rose.

ගරු කට්ටායකතුමා
(මාණ්‍යුමික සපානායකර් අවර්කං)
(The Hon. Speaker)

The names are recorded in the printout. All the names are given there. - [Interruption.] You are abstaining? - [Interruption.] We can record it. It is okay.

පළාත් පාලන ආයතන ජන්ද විමසීම (සංගේතය) පනත් කෙටුවීපත සංගේතිකාකාරයෙන් තුන්වන වර කියවා සම්මත කරන ලද බව දන්වනු කැමැත්තෙමි. [බාධා කිරීම්] ගරු දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා.

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
(මාණ්‍යුමික තිබෙන් ක්‍රියාත්මක මාන්‍යුමික පෙසර් මුස්තපා)
(The Hon. Dinesh Gunawardena)
මේ මොනවා කරනවාද දන්නේ නැහැ. [බාධා කිරීම්]

ගරු ලක්ෂ්මන් කිරිඥල්ල මහතා
(මාණ්‍යුමික එස්ත්‍රෑම් කිරිඥල්ල)
(The Hon. Lakshman Kiriella)
Sir, we are not taking up the Inland Revenue Bill today. The Parliament can be adjourned now.

ගරු කට්ටායකතුමා
(මාණ්‍යුමික සපානායකර් අවර්කං)
(The Hon. Speaker)
Okay.

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
(මාණ්‍යුමික තිබෙන් ක්‍රියාත්මක මාන්‍යුමික පෙසර් මුස්තපා)
(The Hon. Dinesh Gunawardena)

නැඳී සිටියේය.
සුදුන්තාර්.
rose.

ගරු කට්ටායකතුමා
(මාණ්‍යුමික සපානායකර් අවර්කං)
(The Hon. Speaker)

ගරු දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීතුමා, do you have anything to say?

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
(මාණ්‍යුමික තිබෙන් ක්‍රියාත්මක මාන්‍යුමික පෙසර් මුස්තපා)
(The Hon. Dinesh Gunawardena)

ගරු කට්ටායකතුමා, පළාත් පාලන ආයතන ජන්ද විමසීම (සංගේතය) පනත් කෙටුවීපතට අපි ජන්දයක් ඉල්ලා සිටියා. We called for a Division. [බාධා කිරීම්] නැහැ, ඔහාම ඉන්න කෝ. ඒ අනුව ජන්දයේදී අපි abstain කරන්න බලාපොරොත්තු වූ යා. Abstain කරන්න මෙහි බොත්තමක් තිබෙනවා.

ගරු කට්ටායකතුමා
(මාණ්‍යුමික සපානායකර් අවර්කං)
(The Hon. Speaker)
තිබෙනවා.

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
(මාණ්‍යුමික තිබෙන් ක්‍රියාත්මක මාන්‍යුමික පෙසර් මුස්තපා)
(The Hon. Dinesh Gunawardena)

Abstain කරන්න බොත්තමක් තිබෙනවා. බේදීමක් නැතුව abstain වෙන්න බැහැ නේ. Abstain කරන්න බේදීමක් කරන්න ඕනෑ.

ගරු කට්ටායකතුමා
(මාණ්‍යුමික සපානායකර් අවර්කං)
(The Hon. Speaker)

ගරු මන්ත්‍රීතුමා, ඔහුමන්ලා බේදීමක් ඉල්ලුවා. ඒ අනුව ජන්දයක් පැවැත්වුවා. ඒකට පක්ෂව සහ විරුද්ධව ජන්දය ප්‍රකාශ කළා. [බාධා කිරීම්]

ගරු ප්‍රසාද්‍යන් රණවීර මහතා
(මාණ්‍යුමික පිරාසන්න රණවීර)
(The Hon. Prasanna Ranaweera)
පනත් කෙටුවීපතට; තුනවා වර කියීමට - [බාධා කිරීම්]

ගරු කට්ටායකතුමා
(මාණ්‍යුමික සපානායකර් අවර්කං)
(The Hon. Speaker)

ගරු ප්‍රසාද්‍යන් රණවීර මන්ත්‍රීතුමා, පොඩිඩ් වාඩි වෙන්න. [බාධා කිරීම්] ගරු ප්‍රසාද්‍යන් රණවීර මන්ත්‍රීතුමා පොඩිඩ් වාඩි වෙන්න. [බාධා කිරීම්] අත පහත දාලා පොඩිඩ් වාඩි වෙන්න.

ගරු බන්දුල ගුණවර්ධන මහතා
(මාණ්‍යුමික පන්තුව ක්‍රියාත්මක මාන්‍යුමික පෙසර් මුස්තපා)
(The Hon. Bandula Gunawardane)
ඒ තුන්වන වර කියවීම්; Third Reading.

ගරු ආර්. එම්. පද්ම උද්‍යානාන්ත ගුණසේකර මහතා
(මාණ්‍යුමික ආර්. එම්. පද්ම උද්‍යානාන්ත ක්‍රියාත්මක මාන්‍යුමික පෙසර් මුස්තපා)
(The Hon. R.M. Padma Udhayashantha Gunasekara)

ගරු කට්ටායකතුමා, සංගේතයෙහි අපි ජන්දයක් ඉල්ලුවා.

ගරු කට්ටායකතුමා
(මාණ්‍යුමික සපානායකර් අවර්කං)
(The Hon. Speaker)

ගරු මන්ත්‍රීතුමා, ඔහුමන්ලාගේ යෝජනාවට ජන්දයක් පැවැත්වුවා. එම යෝජනාවට පක්ෂව හා විපක්ෂව ජන්දය ලබා දුන්නා. ජන්දය ප්‍රකාශ කරපු name list එක මා ලග තිබෙනවා. නැවත කරන්න දෙයක් නැහැ.

[ගරු කථානායකතුමා]

දැන් අපට ආපස්සට යන්න බැහැ නේ, ගරු මන්ත්‍රීතුමා. අද උදේ සාකච්ඡා කරලා මම බෙතුමන්ලාට අවස්ථාවක් දුන්නා, යෝජනාව ඉදිරිපත් කරන්න කියලා. සංශෝධන ඉදිරිපත් කළාම සංශෝධනවලට තන්දයක් තන්තා. තන්ද ප්‍රතිඵලය තන්තාට පසුව - [බාධා කිරීමක්] ප්‍රසන්න රණවිර මන්ත්‍රීතුමා, වාඩි වෙන්න. ප්‍රසන්න රණවිර මන්ත්‍රීතුමාට වාඩි වෙන්න කියලා මම order කරනවා. එහෙම නැත්තම් එළියට දමනවා. පක්ෂයේ ජෞත්‍යයන්ට කරා කරන්න අවස්ථාව දෙන්න; ජෞත්‍යයන්ට අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාව දෙන්න. වාඩි වෙන්න. [බාධා කිරීමක්] පක්ෂයේ ජෞත්‍යයන්ට අදහස් ප්‍රකාශ කරන්න අවස්ථාව දෙන්න. [බාධා කිරීමක්] අද උදේ පැමිණි විපක්ෂයේ නියෝජිත පිරිසක් සමග මම මේ ගැන සාකච්ඡා කළා. සංශෝධන ඉදිරිපත් කිරීමට එකඟ වූත්‍යා. රේයේ දෙන්න තුම්බන් අද උදේ අරගෙන, යෝජනාව පිළිගන්තා. ඉන් පසුව ඒක ඉදිරිපත් කරන්න අවස්ථාව දිලා, තන්දය තන්තා. බෙතුමන්ලා ඉල්ලා, "Divide!" කියලා. Division දුන්නා. එතුනින් එහාට තව කරන්න දෙයක් නැහැ. එහෙම නම් ඇයි division දුන්නේ? [සේෂා කිරීම්] දැන් කරන්න දෙයක් නැහැ. [බාධා කිරීමක්] ගරු විමල් විරව්ග මැතිතුමා.

ගරු විමල් විරව්ග මහතා

(මාණ්‍යුම්‍යික ඩියුවන්ස්)

(The Hon. Wimal Weerawansa)

ගරු කථානායකතුමති, බෙතුමා කියන අවස්ථාව ගැන නොවෙයි, අපි කියන්නේ. අපි කියන්නේ තුන්වැනි වර කියවීම ගැනයි. සමස්ත පනත තුන්වැනි වර කියවීමේදී අපි බෙදීමක් ඉල්ලා. වාසුදේව නානායක්කාර මැතිතුමා බෙදීමක් ඉල්ලා. [බාධා කිරීමක්] වාසුදේව නානායක්කාර මැතිතුමා මුළු ඉන්ම ඉල්ලා.

ගරු කථානායකතුමා

(මාණ්‍යුම්‍යික ප්‍රජාතාන්ත්‍රික අවර්කන්)

(The Hon. Speaker)

සමහරු කිවිවා, "Abstain" කියලා. [බාධා කිරීමක්] ගරු අනුර දිසානායක මහතා.

ගරු අනුර දිසානායක මහතා

(මාණ්‍යුම්‍යික ප්‍රජාතාන්ත්‍රික)

(The Hon. Anura Dissanayake)

ගරු කථානායකතුමති, දිනේ ගුණවර්ධන මන්ත්‍රීතුමා විසින් ඉදිරිපත් කරන ලද සංශෝධනයට තමයි, තන්ද විමසීම සිදු කළේ. ඉන් පසුව සංශෘධිත ඇතුළත්ව තුන්වැනි වර කියවීම තන්ද විමසීමට බෙතුමා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළා. තුන්වැනි වර කියවීම තන්ද විමසීමට ඉදිරිපත් කරන වේලාවේ සමහර මන්ත්‍රීවරු, "Abstain" කිවිවා. [සේෂා කිරීම්]

ගරු කථානායකතුමා

(මාණ්‍යුම්‍යික ප්‍රජාතාන්ත්‍රික අවර්කන්)

(The Hon. Speaker)

ගරු දිනේ ගුණවර්ධන මැතිතුමා ඉල්ලාවේ "Abstain" කියලා.

ගරු අනුර දිසානායක මහතා

(මාණ්‍යුම්‍යික ප්‍රජාතාන්ත්‍රික)

(The Hon. Anura Dissanayake)

ඊට පසුව බෙතුමා කිවිවා තන්දයෙන් වැළැක සිටීම සඳහන් කරන්න කියලා.

ගරු කථානායකතුමා

(මාණ්‍යුම්‍යික ප්‍රජාතාන්ත්‍රික අවර්කන්)

(The Hon. Speaker)

එවි.

ගරු දිනේ ගුණවර්ධන මහතා

(මාණ්‍යුම්‍යික තිනොට් කුණාවර්තනා)

(The Hon. Dinesh Gunawardena)

බෙදීමක් සිනැ කිවිවා.

ගරු කථානායකතුමා

(මාණ්‍යුම්‍යික ප්‍රජාතාන්ත්‍රික අවර්කන්)

(The Hon. Speaker)

නැහැ.

ගරු අනුර දිසානායක මහතා

(මාණ්‍යුම්‍යික ප්‍රජාතාන්ත්‍රික)

(The Hon. Anura Dissanayake)

එහෙම නම් "Divide!" කියලා ඉල්ලන්න සිනැ. "Abstain" කිවිවා පස්සේ ජ්‍යෙෂ්ඨ දීමෙන් වැළැක සිටිනවා කියලා ප්‍රකාශ කිරීම සටහන් කරන්න කියලා බෙතුමා කිවිවා. ඒකඟ මුණේ.

ගරු කථානායකතුමා

(මාණ්‍යුම්‍යික ප්‍රජාතාන්ත්‍රික අවර්කන්)

(The Hon. Speaker)

මටත් තේරෙන්තේ නැහැ, ඇයි කියලා.

ගරු අනුර දිසානායක මහතා

(මාණ්‍යුම්‍යික ප්‍රජාතාන්ත්‍රික)

(The Hon. Anura Dissanayake)

"Divide!" කියලා ඉල්ලන්න එපායැ. [සේෂා කිරීම්] ඒකඟ මුණේ වැළද්ද. බෙදීමක් ඉල්ලන්න එපායැ. [සේෂා කිරීම්] ඉස්සෙල්ලා ඉල්ලන්න සිනැ, බෙදීම නේ. බෙතුමන්ලා බෙදීම ඉල්ලුමේ නැහැ නේ.

ගරු කථානායකතුමා

(මාණ්‍යුම්‍යික ප්‍රජාතාන්ත්‍රික අවර්කන්)

(The Hon. Speaker)

මම අවස්ථාව දිලා තිබෙනවා. දැන් සහාව කල් තැබීම.

ගරු ලක්ෂ්මන් කිරීඳාලේ මහතා

(මාණ්‍යුම්‍යික ලක්ෂ්මන් කිරීඳාලේ)

(The Hon. Lakshman Kiriella)

Sir, we will not be moving Item No. 02 – Inland Revenue Bill and Item No. 03 – Regulation under the Stamp Duty (Special Provisions) Act.

ගරු කථානායකතුමා

(මාණ්‍යුම්‍යික ප්‍රජාතාන්ත්‍රික අවර්කන්)

(The Hon. Speaker)

It is okay. අනුර දිසානායක මන්ත්‍රීතුමා.

ගරු අනුර දිසානායක මහතා

(මාණ්‍යුම්‍යික ප්‍රජාතාන්ත්‍රික)

(The Hon. Anura Dissanayake)

ගරු කථානායකතුමති, මම දන්නේ නැහැ, ප්‍රතිපාදන සකස් වෙලා තිබෙන්නේ කොහොමද කියලා. හැබැයි, එතුමන්ලා විසින් තන්දයක් ඉල්ලනවා නම්, තන්දයක් ලබා දීම යුතුක්නී සහගතයි. අපි ඒකඟ එකඟයි. එව්වරයි අපි කියන්නේ. අනෙක් එවා අපි දන්නේ නැහැ.

ගරු කථානායකතුමා

(මාණ්‍යුම්‍යික ප්‍රජාතාන්ත්‍රික අවර්කන්)

(The Hon. Speaker)

ගරු දිනේ ගුණවර්ධන මැතිතුමා. [බාධා කිරීමක්] එක්කෙනෙක් කරන්න.

ගරු දිනේෂ් ගුණවර්ධන මහතා
(මාණ්‍යුමික ත්‍රිපොලි කුණාවර්තන)
(The Hon. Dinesh Gunawardena)

ගරු කථානායකතුමති, අපි තුන්ටැනි වර කියවීමේදී "Divide!" කියලා ඉල්ලුවා. ඉන් පසුව කිවිවා, "Divide" එකෙන් අපේ බලාපාරෙන්තුව "Abstain" කිරීමට. "Abstain" කිරීමට ජන්දය පවත්වන්න තිනෑ, ඒ සඳහා "Abstain" බොත්තම ඔබන්න. So, you have to call for a Vote.

ගරු කථානායකතුමා
(මාණ්‍යුමික සපානායකර් අවර්කන්)
(The Hon. Speaker)

ජන්දයක් ඉල්ලුවේ නැහැ. ගරු සහානායකතුමා. [බාධා කිරීම]

ගරු ලක්ෂ්මන් කිරිඳුල්ල මහතා
(මාණ්‍යුමික ලක්ෂ්මන් කිරිලල්ල)
(The Hon. Lakshman Kiriella)

ගරු කථානායකතුමති, ජන්දයක් තිනෑ නම් අපි අවස්ථාව දෙමු.

ගරු කථානායකතුමා
(මාණ්‍යුමික සපානායකර් අවර්කන්)
(The Hon. Speaker)

ජන්දයක් පවත්වන්න ලැහැස්තියි. [බාධා කිරීම] නොදියි, අපි ජන්දයක් පවත්වන්නම්. [බාධා කිරීම] We are giving a Vote for the Third Reading. [බාධා කිරීම]

මෙයුම් සීනුව නාද ඩී අවසන් ත්‍රිණාව පසු-
පාර්ශ්වයන් තුවිතු තුෂ්‍යත්ත පින-
At the conclusion of the division bell-

ගරු කථානායකතුමා
(මාණ්‍යුමික සපානායකර් අවර්කන්)
(The Hon. Speaker)

ගරු මන්ත්‍රීතුමන්ලා කරුණාකර වාචිවෙන්න. [බාධා කිරීම]

ගරු මන්ත්‍රීතුමන්ලා කරුණාකර වාචිවෙන්න. [බාධා කිරීම]

Order, please! මෙම යෝජනාවේ තුන්ටැනි කියමනට පත්ව මන්ත්‍රීවරු කොළ පාට බොත්තමත්, විපක්ෂ මන්ත්‍රීවරු රතු පාට බොත්තමත් පාවිච්චි කරන්න. "Abstain" කරන මන්ත්‍රීවරු කහ පාට බොත්තම පාවිච්චි කරන්න. [බාධා කිරීම] ගරු මන්ත්‍රීතුමන්ලා කරුණාකර වාචිවෙලා මේකට සහයෝගය දෙන්න. ජන්දය පාවිච්චි කරන්න අපහසුනාවක් තිබෙනවා නම්, කරුණාකර ඒ මන්ත්‍රීවරු තැකිවෙන්න.

මෙ අවස්ථාවේද ජන්දය දීම ආරම්භ කෙරිණි.
(අශ්‍ර්යතර්පත්තිව බාක්කේදුපු ආරම්පයානු)
(At this stage, the Voting commenced.)

ගරු කථානායකතුමා
(මාණ්‍යුමික සපානායකර් අවර්කන්)
(The Hon. Speaker)

ගරු සාලින්ද දිසානායක මන්ත්‍රීතුමාගේ ස්ථාවරය මොකක්ද?

ගරු සාලින්ද දිසානායක මහතා
(මාණ්‍යුමික සාබ්‍රිත තිසානායකක)
(The Hon. Salinda Dissanayake)

Abstain.

ගරු කථානායකතුමා
(මාණ්‍යුමික සපානායකර් අවර්කන්)
(The Hon. Speaker)

ගරු වී.එස්. රාඛත්තීනන් රාජ්‍ය අමාත්‍යතුමා.

ගරු වී.එස්. රාඛත්තීනන් මහතා (අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යතුමා)
(මාණ්‍යුමික ඩී.එස්. මිරාතාකිරුණ්නාන් - කල්ඩි මිරාතාන් අමාත්‍යාංශය)
(The Hon. V.S. Radhakrishnan -State Minister of Education)

පක්ෂයේ.

ගරු කථානායකතුමා
(මාණ්‍යුමික සපානායකර් අවර්කන්)
(The Hon. Speaker)

මිල්ඩ මාර්ශල් ගරු සරත් ගොන්සේකා අමාත්‍යතුමා.

මිල්ඩ මාර්ශල් ගරු සරත් ගොන්සේකා මහතා (ප්‍රාදේශීය සංවර්ධන අමාත්‍යතුමා)
(මීල්ට මාර්ශල් මාණ්‍යුමික සරත් පොන්සොකා - මිරිතේස අපිවි තුෂ්‍යත්ත අමාත්‍යාංශය)
(Field Marshal Hon. Sarath Fonseka - Minister of Regional Development)

පක්ෂයේ.

ජන්දය ප්‍රකාශ කිරීමෙන් පසුව-
වාක්කේදුපුපින් පින-
On conclusion of the Voting-

ගරු කථානායකතුමා
(මාණ්‍යුමික සපානායකර් අවර්කන්)
(The Hon. Speaker)

Order, please! ගරු මන්ත්‍රීවරුනි, දැන් ඔබනුමන්ලාගේ ජන්දය ප්‍රකාශ කිරීමේ කාලය අවසානයි.

මෙ අවස්ථාවේ පහත සඳහන් නම් සහ ගරහමදේ ඇති විඵ්‍යලේ ප්‍රවරුවේ ප්‍රදරුගනය කෙරිණි.
(අිංචේලෙනයිල්, ක්‍රියුවරුම පෙයර්කන් සපාන්තාපත්තිවුණ්න ඇඟිර්ඩ්ල තිශායිල් කාස්පික්කප්පට්තතු)
(At this stage, the following names appeared on the digital screen in the Chamber.)

විදුත් ජන්ද විවිධ පහත දක්වෙන පරිදි - පක්ෂව 118 :
විරුද්ධව 0 : මැලකී සිට 43 යනුවෙන් දෙපෙනෙය.

මිල්තිරුනියාව් බාක්කේදුපු මුළුක්කිණාක පාරානුමන්තුම පිරිත්තතු: සාර්පාක 118; එත්රාක 0; මිලකියිරුන්තොරු 43.

According to Electronic Voting, Parliament divided: Ayes 118:

Noes 0: Abstain 43.

G 001. Hon. Mangala Samaraweera	Yes
G 002. Hon. S.B. Dissanayake	Yes
G 003. Hon. Nimal Siripala De Silva	Yes
G 004. Hon. Gamini Jayawickrama	Yes
G 005. Hon. John Amarasinghe	Yes
G 009. Hon. Gayantha Karunatilekha	Yes
G 010. Hon. W.D.J. Senewiratne	Yes
G 011. Hon. Sarath Amunugama	Yes
G 012. Hon. Rauff Hakeem	Yes
G 013. Hon. Rajitha Senaratne	Yes
G 014. Hon. Risad Badhiuththeen	Yes
G 015. Hon. Kabeer Hashim	Yes
G 016. Hon. Sajith Premadasa	Yes
G 021. Hon. Thilanga Sumathipala	Yes
G 023. Hon. Tilak Marapana	Yes

1105

[ගරු කඩානායකතුව]

G 025. Hon. Vajira Abeywardena
 G 026. Hon. S.B. Nawinna
 G 028. Hon. Champika Ranawaka
 G 029. Hon. Mahinda Amaraweera
 G 030. Hon. Navin Dissanayake
 G 032. Hon. Duminda Dissanayake
 G 033. Hon. Gamini Wijith Wijithamuni
 G 034. Hon. P. Harrison
 G 036. Hon. Arjuna Ranatunge
 G 037. Hon. Palany Thigambaran
 G 038. Hon. (Mrs.) Chandrani Bandara
 G 039. Hon. (Mrs.) Thalatha Athukorala
 G 040. Hon. Akila Viraj Kariyawasam
 G 041. Hon. D.M. Swaminadan
 G 043. Hon. Chandima Weerakkody
 G 044. Hon. Sagala Ratnayake
 G 045. Hon. Dayasiri Jayasekara
 G 046. Hon. Harin Fernando
 G 047. Hon. Daya Gamage
 G 048. Hon. Faizer Mustapha
 G 050. Hon. Dilan Perera
 G 051. Hon. Lakshman Seneviratne
 G 053. Hon. Lakshman Yapa Abeywardena
 G 057. Hon. Dilip Wedaarakachchi
 G 058. Hon. Niroshan Perera
 G 059. Hon. Ruwan Wijewardene
 G 060. Hon. M.L.A.M. Hisbullah
 G 063. Hon. (Mrs.) Vijayakala Maheswaran
 G 064. Hon. Sujeewa Senasinghe
 G 065. Hon. Wasantha Senanayake
 G 066. Hon. Wasantha Aluvihare
 G 067. Hon. (Mrs.) Sudarshini Fernandopulle
 G 068. Hon. Eran Wickramaratne
 G 069. Hon. (Mrs.) Sumedha G. Jayasena
 G 072. Hon. Lasantha Alagiyawanna
 G 073. Hon. Indika Bandaranayaka
 G 074. Hon. Faizal Cassim
 G 078. Hon. Dunesh Gankanda
 G 079. Hon. (Mrs.) Anoma Gamage
 G 080. Hon. Harsha De Silva
 G 081. Hon. Ajith P. Perera
 G 082. Hon. Ranjan Ramanayake
 G 083. Hon. Ashok Abeysinghe
 G 085. Hon. Tharanath Basnayake
 G 087. Hon. Karunaratna Paranawithana
 G 089. Hon. Anurada Jayarathne
 G 091. Hon. Palitha Tewarapperuma

පාර්ලිමේන්තුව

Yes G 092. Hon. Manusha Nanayakkara
 Yes G 094. Hon. Lucky Jayawardana
 Yes G 095. Hon. Vadivel Suresh
 Yes G 097. Hon. M.S. Thowfeek
 Yes G 098. Hon. J.M. Ananda Kumarasiri
 Yes G 099. Hon. J.C. Alawathuwala
 Yes G 102. Hon. Abdullah Mahrooff
 Yes G 103. Hon. Sirinal De Mel
 Yes G 104. Hon. Anura Sidney Jayarathne
 Yes G 105. Hon. K.K. Piyadasa
 Yes G 106. Hon. Lakshman Ananda
 Yes G 107. Hon. A.A. Wijetunge
 Yes G 110. Hon. Ajith Mannapperuma
 Yes G 111. Hon. Nalin Bandara Jayamaha
 Yes G 112. Hon. Hector Appuhamy
 Yes G 113. Hon. Sisira Kumara Abeysekara
 Yes G 114. Hon. Thushara Indunil Amarasena
 Yes G 116. Hon. Ananda Aluthgamage
 Yes O 001. Hon. Douglas Devananda
 Yes O 002. Hon. Vijitha Herath
 Yes O 003. Hon. Anura Dissanayaka
 Yes O 004. Hon. K. Thurairatnesingam
 Abstain O 010. Hon. Chamal Rajapakse
 Abstain O 012. Hon. (Mrs.) Pavithra Devi Wanniarachchi
 Abstain O 013. Hon. Dinesh Gunawardena
 Abstain O 015. Hon. Bandula Gunawardane
 Abstain O 017. Hon. C.B. Ratnayake
 Yes O 018. Hon. Muthu Sivalingam
 Abstain O 019. Hon. Wimal Weerawansa
 Abstain O 020. Hon. Vasudeva Nanayakkara
 Yes O 021. Hon. A. Adaikkalanathan
 Yes O 022. Hon. Nihal Galappathi
 Yes O 023. Hon. Sunil Handunnett
 Yes O 026. Hon. E. Sarawanapawan
 Yes O 027. Hon. M.A. Sumanthiran
 Yes O 028. Hon. Kaveendran Kodeeswaram
 Abstain O 029. Hon. Gamini Lokuge
 Abstain O 030. Hon. Mahinda Yapa Abeywardena
 Abstain O 031. Hon. Keheliya Rambukwella
 Abstain O 033. Hon. Dullas Alahapperuma
 Abstain O 034. Hon. Jonston Fernando
 Abstain O 035. Hon. Chandrasiri Gajadeera
 Abstain O 036. Hon. S.M. Chandrasena
 Abstain O 037. Hon. Mahindananda Aluthgamage
 Abstain O 038. Hon. U. Piyankara Jayarathna
 Abstain O 039. Hon. Rohitha Abeygunawardana
 Yes O 041. Hon. Bimal Rathnayake
 Yes O 042. Hon. Nalinda Jayatissa

1106

- O 044. Hon. I. Charles Nirmalanathan
 - O 047. Hon. (Mrs.) Shanthi Sriskandarasa
 - O 050. Hon. Weerakumara Dissanayake
 - O 052. Hon. Wimalaweera Dissanayake
 - O 053. Hon. Jayantha Samaraweera
 - O 054. Hon. Udaya Shantha Gunasekara
 - O 056. Hon. Mohan Priyadarshana
 - O 057. Hon. T. Ranjith De Soysa
 - O 058. Hon. Ramesh Pathirana
 - O 059. Hon. Vijitha Berugoda
 - O 061. Hon. Ashoka Priyantha
 - O 062. Hon. Velu Kumar
 - O 063. Hon. Nalaka Prasad Colonne
 - O 065. Hon. Kavinda Heshan Jayawardana
 - O 066. Hon. Mylvaganam Thilakarajah
 - O 070. Hon. Namal Rajapaksa
 - O 071. Hon. Janaka Wakkumbura
 - O 072. Hon. Vidura Wickramanayake
 - O 073. Hon. (Mrs.) Sriyani Wijewickrama
 - O 075. Hon. Shehan Semasinghe
 - O 076. Hon. Kanaka Herath
 - O 077. Hon. (Mrs.) Geetha Samanmalee
 - O 078. Hon. Udaya Prabath Gammanpila
 - O 079. Hon. D.V. Chanaka
 - O 080. Hon. A. Sisira Jayakody
 - O 081. Hon. Sujith Sanjaya Perera
 - O 083. Hon. Bandulal Bandarigoda
 - O 084. Hon. Mohammad Ibrahim Mohamma
 - O 086. Hon. Imaran Maharoof
 - O 087. Hon. Ashu Marasinghe
 - O 088. Hon. Ishak Rahuman
 - O 089. Hon. Malith Jayathilake
 - O 090. Hon. Piyal Nishanta De Silva
 - O 091. Hon. Sanath Nishantha Perera
 - O 092. Hon. S. Premarathne
 - O 093. Hon. Tharaka Balasuriya
 - O 094. Hon. Cader Kader Masthan
 - O 095. Hon. Prasanna Ranatunge
 - O 096. Hon. Prasanna Ranaweera
 - O 097. Hon. Angajan Ramanathan
 - O 098. Hon. Kanchana Wijesekara
 - O 099. Hon. Indika Anuruddha Herath
 - O 101. Hon. Mujibur Rahuman
 - O 102. Hon. Harshana Rajakaruna
 - O 103. Hon. Jayampathy Wickramaratne
 - O 104. Hon. (Mrs.) Thusita Wijemanne
 - O 105. Hon. (Mrs.) Rohini Kumari Wijeratne
 - O 107. Hon. Hesha Withanage

- Yes O 108. Hon. Sandith Samarasinghe
Yes O 109. Hon. M.H.M. Salman
Abstain O 111. Hon. Wijepala Hettiarachchi

Electronic Voting Result

YES	118
NO	0
ABSTAIN	43

கரு கல்லூரியின் மீது
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)

විද්‍යුත් ජන්ද විමසීම අනුව පක්ෂව ජන්දය දුන් සංඛ්‍යාව 118යි; නැහිසිට පක්ෂව ජන්දය දුන් සංඛ්‍යාව 02යි. ඒ අනුව, පක්ෂව මූල ජන්ද - 120යි. විද්‍යුත් ජන්ද විමසීම අනුව විරුද්ධව ජන්දය දුන් සංඛ්‍යාව 0යි. විද්‍යුත් ජන්ද විමසීම අනුව ජන්දය දීමෙන් වැළකී සිටි සංඛ්‍යාව 43යි; නැහි සිට, ජන්දය දීමෙන් වැළකී සිටින බව ප්‍රකාශ කළ සංඛ්‍යාව 01යි. ඒ අනුව, ජන්දය දීමෙන් වැළකී සිටි සංඛ්‍යාවේ එකතුව 44යි.

පන්න කෙටුවම්පත එක අනුකූලව සංයෝධිතාකාරයෙන්, තුන්වන වර කියවා ගම්මත කරන ලදී.

அதன்படி, சட்டமுலம் திருத்தப்பட்டவாறு முன்றாம் முறையாக மதிப்பிடப்பட்டு நிறைவேற்றப்பட்டது.

Bill, as amended, accordingly read the Third time, and passed.

గරු කළානායකතුවා
(මාණ්‍යුමිකු සපානායකර් අවර්කள්)
(The Hon. Speaker)
ගරු සහානායකතුවා.

ගරු ලක්ෂ්මීන් කිරිඳාලේ මගතා
(මාண්ඩප්‍රායි බස්න්තුමාන් කිරීගල්ල)
(The Hon. Lakshman Kiriella)
Sir, I am not moving Item Nos. 2 and 3 today.

ஏரை கல்லூரியகங்களும்
(மாண்புமிகு சபாநாயகர் அவர்கள்)
(The Hon. Speaker)
It is okay.

കല്ലേറിമ ഒത്തിവെപ്പ് ADJOURNMENT

ගරු ලක්ෂ්මන් කිරීඳැල්ල මහතා
(මාණ්පුමිකු ලක්ෂ්මන් කිරීඳැල්ල)
(The Hon. Lakshman Kiriella)

గර్వ కలుఱుచుకొనుటిని, "పారిలితెన్స్‌ను ద్వానీ కలే తావియ ఫ్రెంచ్‌య"డి మా డేంచునా కరణలు.

பூங்கை விலைகள் எடுத்து, சமைக்கப்பட்டது.
வினா விடுக்கப்பட்டு ஏற்றுக்கொள்ளப்பட்டது.
Question put, and agreed to.

පාලුලිමෙන්තුව රෝ අනුකූලව අ. භා. 12.10ට, අද දින සහ සම්මතිය අනුව 2017 සැප්තැම්බර මස 06වන බදාද අ. භා. 1.00 වන තෙක්ස්කොල් තිබේය.

அதன்படி பி.ப. 12.10 மணிக்கு பாராளுமன்றம், அதனால் இன்றைய தீர்மானத்திற்கணக்கு, 2017 செப்டெம்பர் 06, புதன்கிழமை பி.ப. 1.00 மணிவரை ஒத்திவைக்கப்பட்டது.

Parliament adjourned accordingly at 12.10 p.m. until 1.00 p.m. on Wednesday, 06th September, 2017, pursuant to the Resolution of Parliament of this day.

၃၇။

குறிப்பு

உறுப்பினர் இறுதிப் பதிப்பிற் செய்யவிரும்பும் பிழை திருத்தங்களைத் தமது பிரதியில் தெளிவாகச் சூரித்து அதனைப் பிழை திருத்தப்படாத பிரதி கிடைத்த இரு வாரங்களுள் ஹண்சாட் பதிப்பாசிரியருக்கு அனுப்புதல் வேண்டும்.

NOTE

Corrections which Members suggest for the Final Print should be clearly marked in their copy and sent to the Editor of HANSARD within two weeks of receipt of the uncorrected copy.

Contents of Proceedings

Final set of manuscripts Received from Parliament

Printed copies dispatched

හැන්සාඩ් වාර්තා

කොළඹ 5, පොලෝන්ගොඩ, කිරුලපෙ පාර, අංක 163 දරන සේවානයෙහි පිහිටි
රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පිහිටි රජයේ ප්‍රකාශන කාර්යාලයෙන්
මිලදී ගත හැක.

මෙම හැන්සාඩ් වාර්තාව www.parliament.lk වෙබ් අඩවියෙන්
බාගත හැක.

හරණසාට් අර්ථිකකායින් පිරතිකளා

இல. 163, கிருலப்பணை வீதி, பொலஹேன்கொட, கொழும்பு 5இல் அமைந்துள்ள
அரசாங்க தகவல் திணைக்களத்தின் அரசாங்க வெளியீடுகள் அலுவலகத்தில்
பணம் செலுத்திப் பெற்றுக்கொள்ளலாம்.

இந்த ஹரණසාට් அர්ථිககායை www.parliament.lk எனும் இணையத்தளத்திலிருந்து
பதிவிறக்கம் செய்ய முடியும்.

Hansard Reports can be purchased from the Government Publications Bureau
at the Department of Government Information,
No. 163, Kirulapone Avenue, Polhengoda, Colombo 5.

This Hansard Report can be downloaded from
www.parliament.lk